



# ජාතික කිරී කමුළුව

## තොසිය පාල කරුත්තරණයෙන්

National Dairy Symposium

.....  
**2022**  
.....

29<sup>th</sup>

**November 2022**  
**at Grand Kandyan Hotel**  
**Kandy**



Department of Animal Production and Health  
P.O. Box 13  
Gatambe, Peradeniya.

# ජාතික කිරී කමුළුව

## තොසිය පාල් කරුත්තරණ්කු

### National Dairy Symposium

.....  
**2022**  
.....

29<sup>th</sup>

November 2022  
at Grand Kandyan Hotel  
Kandy

Department of Animal Production and Health  
P.O. Box 13  
Gatambe, Peradeniya.

Art by - Dr. Gayani Weerasooriya

Design by - Pubudu Alawathukotuwa



Department of Animal Production and Health  
extends its sincere gratitude to  
Sri Lanka Dairy Excellence Training Initiative (DETI) Project  
funded by the  
Ministry of Foreign Affairs and Trade of New Zealand  
for supporting the National Dairy Symposium 2022

## Preface

It is with great pleasure and anticipation that I express my best wishes on the occasion of the very first National Dairy Symposium, a momentous event for the dairy industry in Sri Lanka.

The dairy sector arguably forms the backbone of the livestock industries in Sri Lanka, accounting for the largest workforce engaged in livestock in the country. While it provides a livelihood for more than 200,000 families, the current annual milk production is limited to approximately 450 million litres. As such, it is clear that the Sri Lankan dairy industry has huge potential for future development.

Indeed, the development of the dairy industry will be beneficial for all Sri Lankans. On the one hand, the availability of locally produced milk products at affordable prices will improve the nutrition levels among the population; and on the other, the reduction of milk imports will save up millions of foreign currencies for the country. At present, different government, private and non-government initiatives are being implemented to improve the industry; yet there still remains much to be done.

While sharing experiences is a very effective way to learn, the dairy sector has so far lacked such organised opportunities to share the knowledge, skills and attitudes of successful farmers. It is to address this gap that the Department of Animal Production and Health (DAPH), with the cooperation of the Dairy Excellence Training Initiative (DETI) funded by the Ministry of Foreign Affairs and Trade of New Zealand, has organised this platform to share the experiences of successful farmers, farmer organisations and related institutes. I believe that this new avenue - the National Dairy Symposium, the first of its kind in Sri Lanka -will ignite new aspirations among farmers, motivating seasoned farmers as well as newcomers to the industry.

I take this opportunity to extend my sincere gratitude to the DETI project for financing this massive project and all the contribution during the last five years to strengthen the dairy extension activities in Sri Lanka. My heartfelt gratitude to Mr. Steve Lee, the Team Leader of the DETI project for his support and guidance throughout. I am extremely grateful to all the contributors from central and provincial DAPH and highly appreciate all their tireless work to make this event, the National Dairy Symposium, a success.

Dr. (Mrs.) K. A. C. H. A. Kothalawala

Director General

## **Keynote address**

**Mr. Steve Lee**

**Team leader, Sri Lanka Dairy Excellence Training Initiative**

**Kandy, 29<sup>th</sup> November 2022**

The theme of the symposium success in dairy extension practice

The tone of this symposium is one of celebration, celebrating the success of the many farmers who have benefitted from their involvement in dairy extension activities. Despite the difficult times we have seen that small dairy farmers have shown a lot of resilience and have been able to maintain and improve their businesses when given the support they need.

I hope that you will get several things from attending this workshop. That:

You will learn something new that can be applied in your own work and life;

You will be inspired by the work of others;

You will be motivated to make changes in your area of work so that the success of dairy extension to date can be built upon in the times come are to come;

And that you will enjoy the company of your peers and leave this event thinking about how you can work more closely.

### **What is the present situation in Sri Lanka with regard to dairy extension?**

It's complicated! Damunupola et al. 2022<sup>1</sup> reported that Sri Lanka is currently producing only about 40% of its milk demand domestically and thus heavily depends on imports to cater for the demand.

Recent trends: DAPH statistics show after a dramatic fall in cow and buffalo numbers and consequent milk production around 2000, both animal populations grew steadily until around 2018. Since a peak in 2018 there has been an observed decline in milk production (from 495M litres to 412 M litres) whilst cattle & buffalo numbers have continued to increase, albeit modestly (from 2M to 2.15M). It is difficult to read too much into these figures as so many things have occurred in the last few years. These include: changing government policies, the Covid-19 pandemic, the domestic economic crisis, world dairy market fluctuations, currency fluctuations, weather conditions related to climate change, and the war in Ukraine impacting both the price of food and inputs such as fertilizer.

The data presented by Damunupola et al. also suggest that the overall trends for dairy remain very positive and the need for good nutrition particularly for babies and childbearing women will increase.

We can also say, that these are challenging times, when farmers need the right support in order to feed the nation. Moreover, during this symposium you will see that there are many farmers with whom it makes good economic sense to work.

---

<sup>1</sup> Sri Lankan Journal of Agriculture and Ecosystems, 4(1):81-95, 2022

**I would like to share a few thoughts on possible future developments in Sri Lanka.**

Recent events and the ongoing economic crisis impact all parts of society. The provision of dairy extension services is not exempt. Almost all extension is provided by Government. There is a lack of operational funding and a prospect that staffing reductions will soon reduce the headcount of farmer facing staff in government service.

What are the trends and can they be managed?

Here are a few ongoing changes that I see:

**Positive:**

Group based extension is more cost effective than one on one;

Better understanding of farming as a business and emphasis on profit from productivity;

Intensifying dairy production, with improved productivity;

More emphasis on pasture based feed production;

Opportunities for staff on large farms to develop professionally;

More use of IT both to understand what is happening on farms and for farmers to get information;

Greater consistency of technical messaging across different extension providers [government, NGO, projects and processors].

**Worrying:**

Increased input costs, particularly fertilizer and protein rich feeds;

Cattle population rising while milk production has fallen may impact productivity at a national level given that the feed resource is not growing;

Falling number of government staff and reduced operating budget to perform extension without replacement in private sector.

In conclusion, I hope that you will see during this symposium that whilst there are many challenges to dairy production, the outlook is good and that well planned extension based on group adult learning approaches and the use of real information for farm decision making will yield good outcomes for farmers and for the nation.

Looking forward, extension activity, irrespective of who delivers it, needs to reflect changing needs of society and government policy. As an example, livestock industries need to have a clear, well-articulated plan to live with climate change and to increase food security whilst adapting to and mitigating the effects of changing climate, extension will have a critical part in implementing this plan.

## ජාතික කිරී කමුණුව 2022 - ඉදිරිපත් කිරීම්

01	<p>සුවපහසු ගව නිවාස සහ පෝෂනයායි තාණ සැපයුම කිරී නිෂ්පාදනය වැඩිකරයි.          එ.එ.ඩී.ඩේ. අමරසිංහ මහතා - ලංකාපුර පැය වෛද්‍ය කොට්ඨාගය.          උතුරු මැද පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව</p>	1
02	<p>අභිජනන ගැටළ අවමකර ගැනීමට හා කිරී නිෂ්පාදනය වැඩිකිරීමට මනා පෝෂණය හා ගව නිවාස ඉවහල් කර ගැනීම.</p> <p>කේ. පී.මහින්ද පියතිස්ස මහතා- ලංකාපුර පැය වෛද්‍ය කොට්ඨාගය.          උතුරු මැද පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව</p>	2
03	<p>අයය එකතුකළ කිරී නිෂ්පාදන තුළින් ලඟදායි කිරී කරමාන්තයට යොමුවීම.</p> <p>එම්. ජී. එ. කේ. සෙනෙනිරත්න මහතා - හසලක පැය වෛද්‍ය කොට්ඨාගය.          මධ්‍යම පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව</p>	3
04	<p>එලදායීතාවය අඩු සතුන් සංඛ්‍යාව අඩුකර පෝෂණය වැඩි කිරීම මගින් මේ ගවයින්ගේ කිරී නිෂ්පදනය වැඩිකිරීම.</p> <p>බ්. එ. අර්ත් කුමාර මහතා - කන්තලේ පැය වෛද්‍ය කොට්ඨාගය.          නැගෙනහිර පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව</p>	4
05	<p>ගොවිපළ තුළ අපද්‍රව්‍ය කළමනාකරනය සහ මනා සත්ත්ව පෝෂණයක් පවත්වා ගැනීම තුළින් ගොවිපළ ආදායම වැඩිකර ගැනීම.</p> <p>ච්.එම්. තුෂාර ගාමල් මහතා - ශ්‍රී ලංකා මහවැලි අධිකාරී - එව් කළාපය</p>	5
06	<p>ලිංග නිර්ණය කරන ලද ගව ගුණාණු හාවිතය මගින් වැඩි ගැහැණු සතුන් සංඛ්‍යාවක් බිජිකර කිරී නිෂ්පාදනය ඉහළ නැවීම</p> <p>වෛද්‍ය කේ.පී.ලේ.ඒස්. දිස්නක, සහකාර සාමාන්‍යාධිකාරී (පැය)          ජාතික පැය සම්පත් සංවර්ධන මණ්ඩලය</p>	6
07	<p>මනා පැය වෛද්‍ය ව්‍යාපේත සේවාව තුළින් ගොවිපළ එලදායීතාව වැඩිවීම</p> <p>වෛද්‍ය නිලධාරී එල්.ඒ.එස්. ජයසිංහ - මැදව්විවිය පැය වෛද්‍ය කොට්ඨාගය.          උතුරු මැද පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව</p>	7
08	<p>ගව රෙල සංයුතිය මනා ලෙස කළමනාකරණය තුළින් කිරී නිෂ්පාදන ක්‍රියාවලය වැඩිදියුණු කළහැක</p> <p>එස්. එස්.එස්. එස්. විලේසිංහ මහතා - නාවිචාලන පැය වෛද්‍ය වෛදිවීම</p> <p>එම්.එස්. මැද පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව</p>	8
09	<p>ස්වයං තාණ තුමියක් පවත්වා ගැනීම මගින් කිරී නිෂ්පාදනය වැඩි වීම.</p> <p>ච්. එම්. ප්‍රියන්ත මහතා - මහව පැය වෛද්‍ය කොට්ඨාගය.</p> <p>වයඹ පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව</p>	9
10	<p>සංවිධානගත විම තුළ කිරී කරමාන්තයේ යොදුවීම ලබාගැනීම සහ වෙළඳපළ පහසුකරණය කර ගැනීම</p> <p>එම්. සක්‍රියාස් මහතා- බලංගොඩ පැය වෛද්‍ය කොට්ඨාගය.</p> <p>සබරගමුව පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව</p>	10
11	<p>මනා පැය වෛද්‍ය සේවාව තුළ අද ගොවියාගේ සිට කිරී ගොවියා දක්වා</p> <p>එම්. සුජාන්ත කුමාර මහතා - මාවනැල්ල පැය වෛද්‍ය නිලධාරී කොට්ඨාගය.</p> <p>සබරගමුව පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව</p>	11
12	<p>නිදැලි ක්‍රමය සිට සියුම් ක්‍රමය දක්වා පරිවර්තනය ලාභදායකයි</p> <p>ප්.පී. ආර්. කේ. ගෙලන් මහතා - රුවන්වැල්ල පැය වෛද්‍ය නිලධාරී කොට්ඨාගය.</p> <p>සබරගමුව පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව</p>	12
13	<p>සමස්ත කිරී නිෂ්පාදන දාමය පිලිබඳ මනා අවබෝධකින් ක්‍රියා කිරීම මගින් සාර්ථක කිරී ව්‍යවසායකයෙකු බිජිවී.</p> <p>ච්. ඩිඩ්. එ. නවරත්න මහතා කළවාන පැය වෛද්‍ය නිලධාරී කොට්ඨාගය.</p> <p>සබරගමුව පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව</p>	13
14	<p>ගොවිපළ යාන්ත්‍රිකරණය තුළින් සාර්ථක කිරී ව්‍යවසායකයෙකු බිජිවී.</p> <p>රු. එව්. එම්. උප්ල් සම්පත් කුමාර මහතා - තෙලුලේ පැය වෛද්‍ය නිලධාරී කොට්ඨාගය.</p> <p>උච්ච පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව</p>	14
15	<p>තාක්ෂණ දැනුම අහිප්‍රේරණය හා එලදායි ලෙස සම්පත් හාවිතය වැඩි කිරී නිෂ්පාදනයට හේතු වේ.</p> <p>ඒ.ඇං. මහින්දන් මහතා /ච්.එච්.ඒ. ජ්‍යෙෂ්ඨ මහතා - මාස්පොත පැය වෛද්‍ය නිලධාරී කොට්ඨාගය.</p> <p>වයඹ පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව</p>	15

16	පරිසර සූජුරු ගොවිපල ක්‍රමය තුළින් කිරී නිෂ්පාදනයේ එලදායීකාව වැඩිකර ගනිමු. දැනිති සමරතුව මහත්මිය / එම්. එම්. රු. නාමල් කරුණාසේන මහතා වෙළඳපොල යොමු කිරී නිෂ්පාදන ව්‍යාපෘතිය (MOD)	16
17	කිරී කර්මාන්තයේ යෙදුවුම් සැපයුම් තුළින් ව්‍යවසායකයන් බිහිවිය හැක. ච්.අං්.එම්.එන්. රත්නායක මහතා / ඒ. මානෙල් කුලතුව මහත්මිය වෙළඳපොල යොමු කිරී නිෂ්පාදන ව්‍යාපෘතිය (MOD)	17
18	සයිලේප් නිෂ්පාදනය ලාභදායී කර්මාන්තයකි තත්තාගරාජා බෙන්සිගර මහතා/ ගන්මුගවේල් කජන් මහතා / නාලක බණ්ඩාර මහතා වෙළඳ පොල යොමු කිරී නිෂ්පාදන ව්‍යාපෘතිය (MOD)	18
19	ප්‍රශනස්ථ ගොවිපල යෙදුවුම් කළමනාකරණය ගොවිපල ලාභය වැඩිකරයි. ටී.එල්. ප්‍රශනස්ථ මහතා/එස්. ඒ. ආර්. එම්. සුභසිංහ මහතා (ව්‍යාපෘති නිලධාරී) Cargills Quality Dairies	19
20	වැඩිපුර තාණ වවා අමතර ආදායමක් ලබමු. ආර්. එම්. ඩී. සමන් කුමාර මහතා - අභින්පොල පැය වෙවදා නිලධාරී කොට්ඨායය. වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව	20
21	කිරී සැපයුම් දාමයේ පහසුකරණයට පැය වෙවදා සේවාවේ දායකත්වය වෙවදා එව්. එව්. ඒ. ඒ. එව්. පියසිරි - පාදුක්ක පැය වෙවදා නිලධාරී කාර්යාලය බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව	21
22	පැය වෙවදා සේවාව හරහා සංවිධානය වෙමු. වැඩි ප්‍රතිලාභ ලබමු. හෝමාගම කිරී නිෂ්පාදකයන්ගේ සම්තිය - හෝමාගම පැය වෙවදා නිලධාරී කොට්ඨායය. බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව	22
23	ස්වයං කිරී නිෂ්පාදනය තුළින් නාගරික වෙළඳපොල ජය ගැනීම. එස්. ඩී. අගිලාජ් මහතා - තලාතුමිය පැය වෙවදා නිලධාරී කොට්ඨායය. මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව	23
24	සියුම් ක්‍රමයට මේ ගව පාලනයෙන් වැඩිපුර ආදායමක් ලැබිය හැක. ඩී. ඩිලින්. ඩී. හර්ෂ දිලිංක සඳරුවන් මහතා - තෙපුල්ල පැය වෙවදා නිලධාරී කොට්ඨායය. දාව පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව	24
25	දේශීත යෙදුවුම් නිවැරදිව කළමනාකරණය කළහොත් මේ ගව පාලනය ලාභදායීවේ. එව්. ඩිලින්. වසන්ත මහතා - තෙපුල්ල පැය වෙවදා නිලධාරී කොට්ඨායය. දාව පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව	25
26	මහවැලි දායකත්වය තුළින් තාණ වගාව ප්‍රවර්ධනය කර දියර කිරී නිෂ්පාදනය ඉහළ නැංවීම. උේ. එස්. ඩී. අබේසිංහ සහකාර අධ්‍යක්ෂ (ධිවර හා පැය සම්පත් සංවර්ධන), ශ්‍රී ලංකා මහවැලි අධිකාරීය	26
27	නිවැරදි රෝග විනිශ්චය හා ප්‍රතිකාර මගින් මධ්‍යම ප්‍රමාණ ගොවිපලක තයිලේරියා රෝගය සාර්ථකව මැඩ පැවැත්වීම. ආර්. ප්‍රක්ෂිකන් මහතා- තිස්සෙන් පැය වෙවදා නිලධාරී කොට්ඨායය මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව	27
28	සාමූහිකත්ව තාණ වගා සංවර්ධනය කිරී නිෂ්පාදන උන්නතියට හාවිතා කරමු. පී.ඩේ. දනුෂ්ක පිවන්ත මහතා/ රිච්න්ද අබේසේකර මහතා වෙළඳපොල යොමු කිරී නිෂ්පාදන ව්‍යාපෘතිය (MOD)	28
29	මේ කිරී නිෂ්පාදනයෙන් සාර්ථකත්වය කරා ඒ. එල්. හම්බි මහතා - අඩියාලවිවේන පැය වෙවදා නිලධාරී කොට්ඨායය. නැගෙනහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව	29
30	මනාකිරී ගව පාලනය තුළින් ඉහළ කිරී නිෂ්පාදනය ජ්වවායු නිෂ්පාදනය හා කාබනික පොහොර නිෂ්පාදනය ඒ. එම්. ජවතුල්ලා මහතා පැය වෙවදා නිලධාරී කොට්ඨායය. නැගෙනහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව	30
31	කිරී ගොවියාගේ උන්නතිය සඳහා ව්‍යවසායක දායකත්වය ආර්. සී. අමරසිංහ මහතා රුහුණු ලංකා බේරිස් පුද්ගලික සමාගම	31
32	මනා ගොවිපල කළමනාකරණය ආදායම වැඩිකරයි. චිං. එම්. සුරසේන මහතා, බෙවිප්‍රෝ (Devpro) ආයතනය	32

## ජාතික කිරී සමුළුව 2022 පෝස්ටර් ඉදිරිහත් කිරීම

01	කිරී අතුරු නිෂ්පාදන (කිරිවොටි) ආදායම වැඩිකරයි ඒ.එම්.ඩී.පී. ගලබඩ මයා, වෙවදා එම්.පී.එස්. රණසිංහ මයා, කේ.එෂ්.අයි. පියුම්කා කස්තුරිආරච්චි මිය, පී.පී. රණසිංහ මයා ගොඩකවෙල පඟ වෙවදා කාර්යාලය, සඛරගමුව පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
02	අගය එකතු කළ කිරී ආමුත ස්වයං නිෂ්පාදනයකට ගොමුවීම ආදායම වැඩිකරයි සී.කේ. ගමගේ මයා, වෙවදා එම්.ආර්.එෂ්.පී. කුමාර මයා, වෙවදා එස්.ජේ.එම්.පී.වී. මැදවෙල මිය, වයි.එම්.පී.ඒ. සොනෙවිරත්න මයා වරකාපොල පඟ වෙවදා කාර්යාලය, සඛරගමුව පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
03	අර්ධ රාජ්‍ය ආයතනයන්ද කිරී නිෂ්පාදන කරමාන්තයේ වැදගත් හවුල්කරුවන්ය චිං.එෂ්.එම්.ජේ.එස්.නී. අබේසිංහ මයා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
04	කාබන් විමෝචනය අවම කිරීමේ තාක්ෂණය කුඩා පරිමාණ ගොවිපලවලට ගොදා ගැනීම එච්.එම්.ඒ.එන්. කරුණාසේන මයා, අං.චිං.එෂ්. ප්‍රියදරුගත් මිය, එල්. කනගරාජා මිය වෙළදපොල ගොමු කිරී නිෂ්පාදන ව්‍යාපෘතිය (MOD)
05	කිරී නිෂ්පාදන ක්‍රියාවලියේ අගය එකතු කිරීමේ දාමයේ කොටසක් ලෙස වාණිජමය තාණ නිෂ්පාදන ක්‍රියාවලියට ගොමුවීම ඒ.එම්. කුලතුංග මයා, ආර්.ඒ.එස්. රත්නායක මයා, වී. තෙලක්සාන් මයා වෙළදපොල ගොමු කිරී නිෂ්පාදන ව්‍යාපෘතිය (MOD)
06	නාගරික කිරී ගව කරමාන්තය ජය ගැනීමේ උත්සාහය ඒ. ජී. රේජිනා අලුවිහාරේ මිය මිල්කේෂ පුද්ගලික සමාගම (MILCO)
07	ආදර්ශ ගොවිපල කුමය ගොවින්ගේ ආකල්පමය වෙනස් කිරීමට ගොදාගත හැකි හොඳම මෙවැලමකි මහින්ද පියතිස්ස මයා, අං.චිං.එෂ්. ප්‍රියදරුගත් මිය වෙළදපොල ගොමු කිරී නිෂ්පාදන ව්‍යාපෘතිය (MOD)
08	බණිජ අවශ්‍යතාව සැපයීමේ අභිජනන ගැටලු විසඳා ගැනීමට ඉවහල් විම වෙවදා ඒ.චී.පී.චී. ජයතිස්ස මිය, වෙවදා ආර්.ඒ.එන්. රාජපක්ෂ මයා, එම්. කරුණාරත්න මිය රහුක්කන පඟ වෙවදා කාර්යාලය, සඛරගමුව පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
09	උසස් ආරයේ කිරී ගවයන් ගොදා ගැනීම හා නිසි ගොවිපල කළමනාකරණය, සුදුසු පායිමාලා උපදෙස් පිළිපැදිම තුළින් ආර්ථික හා සාමාජික වර්ධනයක් ලගාකර ගැනීම පී.එම්. බණ්ඩාරණායක මිය, මිල්කේෂ පුද්ගලික සමාගම (MILCO)
10	බුරුල් ප්‍රධාන පිළිබඳ නිසි උපදෙස් පිළිපැදිම මගින් කිරී නිෂ්පාදන වැඩිකිරීම ආර්.චී. ගාමිනී විරසිංහ මයා, මිල්කේෂ පුද්ගලික සමාගම (MILCO)
11	කිරී වෙළදපොල ජාලයේ දායකත්වය තුළින් සාර්ථක කිරී ගොවී ව්‍යවසායකයින් ඩිජිටේ චිං.වී.පී.ජේ.එස්. ධනවංශ මයා, රේව ලයින් පුද්ගලික සමාගම (Richlife)
12	ඉදිරි දැක්මක් ඇති තරුණ ව්‍යවසායකයින්ට තාක්ෂණික දැනුම සහ මූල්‍යමය සහය ලබාදීමෙන් කිරී කරමාන්තය නගාසිටුවීම ත්‍රිඛාන්ත බණ්ඩාර මයා, සංජය විද්‍යාරත්න මයා, Fonterra පුද්ගලික සමාගම
13	බණිජමක් ලෙස කිරී ගව ව්‍යාපාරයේ යෙදීම නව ව්‍යාපාර සංකල්පයක් රමණ වන්දිකා සුබසිංහමිය, කන්දදවත්ත ගොවිපල, හොරණ වෙවදා කේ.එම්. අබේරත්න, හොරණ පඟ වෙවදා කාර්යාලය
14	පිවවායු ඒකකයක් ස්ථාපනය කිරීම තුළින් ගොවිපල ආදායම වැඩිකර ගැනීම. වෙළද එවැනි. දුරිත්තා, ගෙපාගාසන් ප්‍රියවර්තන් මයා, ඒ. සිංහරාසා මයා මධ්‍යකළපුව පඟ වෙවදා කාර්යාලය, නැගෙනහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව





වෛද්‍ය බේ.ඒ.එම්.පී. සිරිවරුදන ඒ. පී. සි. ජේ. අමරසිංහ මහතා

## 01. සූච්‍ය පහසු ගව නිවාස සහ පෝෂකදායී තෙත් සැපයුම කිරී නිෂ්පාදනය වැඩි කරයි

නම	-	ඒ. පී. සි. ජේ. අමරසිංහ මහතා
පුදු වෛද්‍ය කාර්යාලය	-	ලංකාපුර
පළාත	-	උතුරු මැද පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

ඒ.පී.සි.ජේ. අමරසිංහ මහතා ලංකාපුර පුදු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි ගොවීමහතෙකි. ඔහු 2008 වසරේ සිට සම්පූද්‍යයික කිරීගෙ පාලනයේ නියුත වුවද 2019 දින් ඔහුගේ ගොවීපලේ දෙනික කිරී නිෂ්පාදනය වූයේ ලිටර 8-10 ක්. එළදෙනුන් නිදැල්ලේ තෙක්කාල කැමට යැවීමෙන් පෝෂණය කළේය. 2019 ජූනි, ඔහුගේ ගව රැලෙහි කිරී ගන්නා එළදෙනුන් 03 ක්, අවුරුදු 01 ට අඩු පැටවු 03 ක්, අවුරුදු 02 නැමැතියන් 01 ක් ද, කිරී වැරු දෙනුන් 02 ක් ද සිටියහ. මුළු ගවයන් 09 ක් විය. කිරී ගව කර්මාන්තය ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට අමරසිංහ මහතාට නොහැකි වූ හේතු පිළිබඳව පුදු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් වන අඩු ගොවී මහතා සමග සාකච්ඡා කළේමු.

2019 ජූනි, අපි ගොවීපලේ කාර්යසාධක දරුණුකය ගණනය කළේමු. කිරීඑළදෙනකගේ දෙනික කිරී නිෂ්පාදනය ලිටර 2-2.6 විය. එය ලිටර 10 දක්වා ඉහළ නැංවීමට අජේක්ෂිතය. එළදෙනක බිඟි කරන පැටවු දෙදෙනෙකු අතර පරතරය 2019 දී මාස 18-24 විය. 2022 දී වසරකට එක් පැටවකු ලබා ගැනීමට සැලසුම් කළේමු. කිරී ලිටරයක නිෂ්පාදන වියදම රු.20.50 පමණ විය. 2019 දී මාසික ආදායම රු.15,000 පමණ විය. ඔහුගේ ඉලක්කය වූයේ මාසිකව රු.40,000ක් ඉපයිමයි.

ඉහත ඉලක්ක සපුරා ගැනීමට තිබූ ගැටළ වූයේ සත්ව පෝෂණය දුර්වල මට්ටමක පැවතීමත් එළදෙනුන්ට ලැග සිටීමට සූච්‍ය පරිසරයක් නොතිබීමත් ය. මෙම ගැටළ ජය ගැනීමට අපි 2019-2022 දක්වා සංවර්ධන සැලසුමක් සැකසුවෙමු. පැය 24 පුරා බීමට ජලය සැපයීමට අවධානය යොමු විය. අමරසිංහ මහතා සතුව වගා නොකළ ප්‍රයෝගනයට නොගත් අක්කර 02 ක ඉඩමක් තිබුණි. 2019 දී වගා ලිඳක් ද ඉඩකළ ඔහු අක්කර 01 ක බඩුරිගු, CO4, CO3 වගා කළේය. එම්ගින් සත්ව පෝෂණය ඉහළ නැංවීමට හැකි විය. 2021 සයිලේජ් නිෂ්පාදනය ආරම්භ කළේය. එක් සතෙකුට වර්ග අඩු 60 ක පමණ ඉඩක් ලැබෙන සේ අමරසිංහ මහතා Lose barn වගාලක් ඉදි කළේය. මේ සඳහා 2019, 2021 දී ඔහුට ස.නි.සො දෙපාර්තමේන්තුවෙන් (උ.මැ.ප) වසරක රු.200,000 බැහින් ලබා දුන්නේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2022 ඔක්තෝබර්,දෙනුන් 05කගෙන් කිරී ලිටර 40 ක් ලබා ගැනීමට සමත් විය. කිරී දෙනකගේ දෙනික නිෂ්පාදනය ලිටර 8 ක් දක්වා ඉහළ ගොස් ඇති. 2022 දී අවුරුදුව අඩු පැටවු 04 ක් සිටී අතර වසරකට එක් එළදෙනකගෙන් එක් පැටවකු ලබා ගැනීමට සමත් විය. ගැරීර තත්ව ප්‍රමිතිකරණ අගය 2.75 සිට 03 දක්වා ඉහළ ගියේය. 2022 දී කිරී ගව පාලනයෙන් මසකට රු.100,000 ක් ඉපයිමට සමත් වූ මෙම දිරිය මිනිසාගේ කතාවෙන් අපට උගත හැකි පාඩම් කිහිපයකි. "කිරී දෙනුන්ට සූච්‍ය පරිසරයක් සහ පෝෂණය ලබා දීම තුළින් කිරී නිෂ්පාදනය ඉහළ නැංවීමට හැකිය. ඒ සඳහා නොවීයව ඉදිරි පියවර තැබිය යුතුය"



වෙදුණ ඩී.එස්.එම්.ඩී. සිරිවර්ධන




කේ.එස්. මහින්ද පියතිස්ස මහතා

## 02. අහිජනන ගැටළු ඇවම කර ගැනීමට හා කිරී නිෂ්පාදනය වැඩි කිරීමට මනා පෝෂණය හා ගව නිවාස මුද්‍රණු කර ගැනීම

නම	-	කේ. එස්. මහින්ද පියතිස්ස
පුදු වෙදුණ කාර්යාලය	-	ලංකාපුර
පළාත	-	උතුරු මැද පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

කේ.එස්.එම්. පියතිස්ස මහතා ලංකාපුර පුදු වෙදුණ කාර්යාලයේ ලියාපදිංචි ගොවීමහතෙකි. 2008 වසරේ සිට කිරීව පාලනයේ නියුතු වුවද 2018 දින් ඔහුගේ ගොවීපලේ දෙනික කිරී නිෂ්පාදනය වූයේ ලිටර 25කි. එළදෙනුන් නිදැල්ලේ තණකාල කැමට යැවීමෙන් පෝෂණය කළේය. 2019 ජූනි, ඔහුගේ ගව රැලේහි කිරී ගන්නා එළදෙනුන් 08 ක්, අවුරුදු 01 ට අඩු පැටවු 04 ක්, නැමිලියන් 03 ක් ද සිරියන. මුළු ගවයන් 15 ක් වය. දෙනිකව කිරී ලිටර සියයක් පමණ ලබා ගැනීමට කරම් විහවයක් ඔහුගේ ගොවීපලේ තිබුණ ද එම ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූ හේතු පිළිබඳව පුදු වෙදුණ කාර්යාලයේ නිලධාරීන් වන අඩු ගොවී මහතා සමග සාකච්ඡා කළේමු. 2019 ජූනි, අඩු ගොවීපලේ කාර්යාලයක දුරක්‍රියාත්මක නිවාස කළේමු. කිරී එළදෙනකගේ දෙනික කිරී නිෂ්පාදනය ලිටර 3-5 වය. එය ලිටර 10 දක්වා ඉහළ නැංවීමට අභේක්ෂිතය. එළදෙනක බිජි කරන පැටවු දෙදෙනෙනු අතර පරතරය 2019 දී මාස 19-20 පමණ වය. 2022 දී වසරකට එක් පැටවකු ලබා ගැනීමට සැලසුම් කළේමු. කිරී ලිටරයක නිශ්පාදන වියදීම රු.20.50 පමණ වය. 2019 දී මාසික ආදායම රු.40,000 පමණ වය. ඔහුගේ ඉලක්කය වූයේ මාසිකව රු.150,000ක් ඉපසිලයි.

ඉහත ඉලක්ක සපුරා ගැනීමට තිබු ගැටළු වූයේ සත්ත්ව පෝෂණය දුර්වල මට්ටමක පැවතීමත් එළදෙනුන්ට ලැග සිටීමට සුවපහසු පරිසරයක් නොතිබේමත් ය. මෙම ගැටළු ජය ගැනීමට අඩු 2019-2022 දක්වා සංවර්ධන සැලසුමක් සැකසුවෙමු. පැය 24 පුරා බිමට ජලය සැපයීමට අවධානය යොමු වය. 2019 දී අඩු 30 x 28 Loose Barn ගෙගාලක් පියතිස්ස මහතා ඉදි කළේය. 2021 දී පැටවු කොටුවක් ද නල ලිඳක් ද ඉදිකළ ඔහු ලිමෙන් ලැබුණු ජලයෙන් අක්කර 3/4 බඩුරිගු, CO4 වගා කළේය. එමගින් සත්ත්ව පෝෂණය ඉහළ නැංවීමට හැකි වය. 2021 සයිලේල් නිෂ්පාදනය ආරම්භ කළේය. 2019 දී කිරී දෙවන යන්ත්‍රයක් මිලදී ගත්තේය. මේ සඳහා 2019, 2021 දී ඔහුට ස.නි.සො දෙපාර්තමේන්තුවෙන් (උ.මැ.ප) වසරක රු.200,000 බැඳීන් ලබා දුන්නේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2022 ඔක්තෝබර්,දෙනුන් 09කගෙන් කිරී ලිටර 75-80 ක් ලබා ගැනීමට සමත් වය. කිරී දෙනකගේ දෙනික නිෂ්පාදනය ලිටර 8.2-9ක් දක්වා ඉහළ ගොස් ඇත. 2022 වසරකට එක් එළදෙනකගෙන් එක් පැටවකු ලබා ගැනීමට සමත් වය. ගරීර තත්ත්ව ප්‍රමිතිකරණ අගය 03 දක්වා ඉහළ ගියේය. 2022 දී කිරී ගව පාලනයෙන් මසකට රු.300,000 ක් ඉපසිලයිමට සමත් වූ මෙම දිරිය මිනිසාගේ කතාවෙන් අපට උගත හැකි පාඨම් කිහිපයකි. “පැය 24 පුරා ජලය සැපයීම කිරී නිෂ්පාදනය ඉහළ නැංවීමට ඇති ලාභයායිම ක්‍රමය වන අතර Loose Barn ගෙගාලක් ඉදි කර සතුන්ගේ සුව පහසුව වැඩි කිරීම මගින් කිරී නිෂ්පාදනය මෙන්ම අහිජනන හැකියාව ද වැඩි කර ගැනීමට හැකි වය. පැටවු කොටුවක් ඉදි කිරීම මගින් පැටවුන්ගේ පෝෂණය ඉහළ නැංවීම පහසු වේ”



වෛද්‍ය එස්.එල්.ඩී.ඒ. ධරුත්තන එම්.ඒ.ඒ.කේ. සෙනෙවිරත්න මහතා

### 03. අගය එකතුකල කිරී නිෂ්පාදන තුළින් ලාභයැයි කිරී කර්මාන්තයට ගොමුවීම

නම :- එම්. ඒ. ඒ. කේ. සෙනෙවිරත්න මහතා

පුදු වෛද්‍ය කාර්යාලය :- හසලක

පළාත :- මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

සෙනෙවිරත්න මහතා, හසලක පුදු වෛද්‍ය කොට්ඨාගයේ පදිංචි කිරී ගොවියෙකි. 2012 වසරේදී එක කිරී දෙනකගෙන් ගොවිපල ආරම්භ කර, දැනට දෙනුන් 20 ක පමණ ගොවිපලක හිමිකරුවෙකි. දෙනික කිරී නිෂ්පාදනය ලිටර් 50 ක් පමණ වේ.

2019 වසර දක්වා ඔහු කිරී එකතු කරන ආයතනයකට කිරී අලෙවී කරන ලද අතර, 2019 වසරේදී කිරී ලිටරයක නිෂ්පාදන වියදම රු. 40.50 ක් ද විකුණුම් මිල රු. 70.00 ක් වූ අතර මසකට නිෂ්පාදනය කළ කිරී ලිටර් 1500 සඳහා රු. 44300.00 ක ලාභයක් ලබා ගත හැකි විය. මෙම අදායම ව්‍යාපාරය පවත්වාගෙන යාමට ඔහුට ප්‍රමාණවත් නොවිය.

මෙම නිසා ඔහු හසලක පුදු වෛද්‍ය කාර්යාලයෙන් උපදෙස් ලබා ගෙන ඇත. මෙහිදී, අගය එකතු කළ කිරී නිෂ්පාදන සැකසීම පිළිබඳ පුහුණුවක් ලබා දීමත්, ක්‍රමවත්ව හා සෞඛ්‍ය ආරක්ෂිත ලෙස කිරී නිෂ්පාදනාගාරයක් සැකසීම සඳහාත් උපදෙස් ලබා දී ඇත. මිට අමතරව කිරී සැකසුම් උපකරණ මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ සිදු කළ ව්‍යාපෘතියක් යටතේ සහන පදනමක් මත ලබා ගැනීමට යොමු කර ඇත. මේ අනුව ගොවී මහතා නැඹුම් කිරී අලෙවියට අමතරව යෝගට් නිෂ්පාදනයද ආරම්භ කර ඇත. 2020 වසරේදී, කිරී ලිටරයක හා යෝගට් එකක නිෂ්පාදන වියදම පිළිවෙළින් රු. 42.00 ක් හා රු. 26.00 ක් විය. කිරී ලිටරයක හා යෝගට් එකක විකුණුම් මිල පිළිවෙළින් රු. 100.00 ක් හා රු. 35.00 ක් වූ අතර කිරී වෙළින් රු. 75400.00 ක මාසික ලාභයක්ද, යෝගට් වෙළින් රු. 27000 ක මාසික ලාභයක්ද, මූල්‍ය මාසික ලාභය රු. 102400.00 විය.

ඉන්පසු ඔහු යෝගට් නිෂ්පාදනයේ අතුරුලියක් වන මේදය (Cream) හාවතා කර මසකට එළඹිතෙල් තෙල් ලිටර් 40 ක්ද, යෝගට් නිෂ්පාදනය මසකට 5000 ක් දක්වාද පුළුල් කර ඇත. 2021 වසරේදී, කිරී ලිටරයක, යෝගට් එකක හා එළඹිතෙල් ලිටරයක නිෂ්පාදන වියදම පිළිවෙළින් රු. 77.50, රු. 38.00 ක් හා රු. 175.00 ක් විය. කිරී ලිටරයක යෝගට් එකක හා එළඹිතෙල් ලිටරයක විකුණුම් මිල පිළිවෙළින් රු.120.00 ක්, රු. 50.00 ක් හා රු. 2000.00 ක් වූ අතර කිරී වෙළින් රු. 49597.50 ක මාසික ලාභයක්ද, යෝගට් වෙළින් රු. 600000.00 ක මාසික ලාභයක්ද, එළඹිතෙල් වෙළින් රු. 73000.00 ක මාසික ලාභයක්ද ලැබුණි. මේ අනුව ඔහුගේ මාසික ලාභය රු. 182597.50 ක් දක්වා වැඩි වී ඇත. ගොවී මහතා එළඹිතෙල් වෙළින් 91.25 % ලාභයක් ලබා ගෙන ඇත. සෙනෙවිරත්න මහතා හසලක පුදු වෛද්‍ය කාර්යාලයේ සහ මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව, අගය එකතුකළ කිරී නිෂ්පාදන සඳහා යොමු වීම තුළින් සාර්ථක කිරී ව්‍යවසායකයෙකු බවට පත් වී ඇත.



වෙළඳා ඩී.එම්.කේ.කේ. දුනුවිල වෙළඳා එම්.එම්.ඒ.පී.කේ.කේ. එකනායක ඩී.ඩී. අර්ත් කුමාර මහතා

#### 04. එමදායීතාවය අඩු සතුන් සංඛ්‍යාව අඩු කර පෝෂණය වැඩි කිරීම මගින් ගවයින්ගේ කිරීම නිෂ්පාදනය වැඩි කිරීම

නම	-	ඩී.ඩී. අර්ත් කුමාර මහතා
පුදු වෙළඳා කාර්යාලය	-	කන්තලේ
පළාත	-	නැගෙනහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

කන්තලේ පුදු වෙළඳා කොට්ඨාසයට අයත් සිනිපුර පදිංචි ඩී.ඩී. අර්ත් කුමාර මහතාට 200 ක පමණ මේ ගවයන් පටවියක් හිමිව තිබුණි. එතරම් විශාල ගෙ පටවියක් හිමිව තිබුන ද ඔහුගේ සාමාන්‍ය දිනක කිරී නිෂ්පාදනය ලිටර 60 ක් පමණ වූ අතර එම ප්‍රමාණය අපේක්ෂිත ආදායම ගෙනයීමට ප්‍රමාණවත් වූයේ නැත.

ගොවිපළ අධ්‍යනයේදී පෙනී ගිය ප්‍රධානම ගැටළ දෙකක් වූයේ කිරී දෙන දෙනුන්ගේ ප්‍රතිශතය ඉතා අවම වීම (15%) හා වසර පුරාම අවශ්‍ය තරම් ආහාර තොලැඩී යාමයි. මේ හේතුවෙන් නිෂ්පාදනය අවම වීම, පැටවු අතර පරතරය ඉහළ යැම, පැටවුන්ගේ වර්ධනය අඩාල වීම, රෝගී වීම හා මරණ ප්‍රතිශතය ඉහළ යැම වැනි අභිතකර තත්ත්වයන් ගොවිපළ තුළ පැටවුණි.

කන්තලේ පුදු වෙළඳා කාර්යාලයේ පුදු වෙළඳා නිලධාරී හා සත්ත්ව සංවර්ධන උපදේශක ගොවී මහතා සමග එකතුව ගොවිපළ පවතින තත්ත්වයන් ඉහළව ඔසවා තැබීමට ගත හැකි ත්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වේය. ගොවිපළ නිසි ලෙස ඇගයීමෙන් පසු සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ ගොවී මහතාගේ එකගෙගතාවය ලැබුණි.

එහි මූලික පියවරක් වූයේ නිෂ්පාදනයට දායක තොවන සතුන් 30 ක් පමණ අලෙවී කිරීමය. මේ හරහා ලැබුණු මුදල් ගොවිපළලේ සංවර්ධන කරයුතු සඳහා ආයෝජනය කිරීමට හැකි විය. මේ මුදල් හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් ලැබුණු 50% මූල්‍ය ආධාර පුදානය කිරීමේ ව්‍යාපෘතිය හරහා ලැබුණු මුදල ආයෝජනය කරමින් ගොවිපළ තුළ සංවර්ධන කටයුතු බොහෝමයක් කියාවට නැංවීමට හැකි විය.

නවීන ගව ගාලක්, ඒව වායු එකකයක් හා කොමිෂන්පේල් එකකයක් ඒ හරහා ගොවිපළට එකතු විය. වඩාත්ම වැදගත් වෙනස්කම් වූයේ අක්කර දෙකක පමණ වපසරියක වැඩිදියුණු කළ තාණ වගා කිරීමට කටයුතු කිරීමය. එසේම මේ තාණ වියලි කාලයේදී හාවිතාකිරීම සඳහා කල් තබාගැනීමට හැකියාව ලැබෙන ලෙස සයිලේස් සකස් කිරීම ද ආරම්භ කෙරුණි. මේ සියලු සංවර්ධන කටයුතු සිදුවන කාලය පුරාවට පැඟ වෙළඳා කාර්යාලයේ නිලධාරීන්ගේ සම්පූර්ණය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කර තිබුණි.

මේ වෙනස්කම් වල පුළුල්ලයක් ලෙස සතුන්ගේ පෝෂණය ප්‍රශ්නය මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබුණි. පෝෂණ මට්ටම ඉහළ යාමත් සමග සතුන්ගේ සාමාන්‍ය කිරී නිෂ්පාදනය ඉහළ ගිය අතර රෝග වලට ගොදුරු වීම ද අවම වී තිබුණි. එසේම ප්‍රජනන කාර්යක්ෂමතාව ඉහළ යැම හේතුවෙන් පැටවුන් අතර අන්තරය සැලකිය යුතු ලෙස අවම වී තිබුණි. මේ සියලු වෙනස්කම් වල අවසාන පුළුල්ලය වූයේ ගොවිපළලේ ආදායම මසකට රුපියල් 150,000 සිට රුපියල් 300,000 දක්වා 100% ඉහළ යාමයි. ආදායම ඉහළ යාමත් සමග පවුල් ජීවන තත්ත්වය ඉහළ යැමට අමතරව තව දුරටත් ගොවිපළ සංවර්ධනය වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට අර්ත් කුමාර මහතාට අවස්ථාව උදා වී තිබුණි.

කිරී නිෂ්පාදනයට දායක තොවන සතුන් රෙලන් ඉවත් කිරීම හා සතුන්ට අවය තාණ වගා කිරීම කෙටි කාලයක් තුළ අර්ත් කුමාර මහතා ලබා ගත් ජයග්‍රහණයට මූලික අඩ්‍යාලම සේ සැලකිය හැක.



වරුණ් උපේක්ෂා බස්නායක  
පුදු සම්පත් සංවර්ධන සභකාර

චි.එම්. තුජාර ගාමල් මහතා

## 05. ගොවිපළ තුළ අපද්‍රව්‍ය කළමනාකරනය සහ මනා සත්ත්ව පෝෂණයක් පවත්වා ගැනීම තුළින් ගොවිපළ ආදායම වැඩිකර ගැනීම

- |       |   |  |
|-------|---|--|
| නම    | - | චි.එම්. තුජාර ගාමල් මහතා               |
| ආයතනය | - | ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය - එව් කළාපය |

තුජාර ගාමල් කිරිගව පාලනයේ නිරත තරුණ ගොවී මහතෙකි. මිට වසර 02කට පෙර කිරිගව පාලනය ආරම්භ කළ ඕහු කිරී ගන්නා දෙනු න් දෙදෙනෙක් සමග අදේශ සතුන් බලා ගැනීම සිදු කරන ලදී. අදේශ කුමුරු වගාවද අතිරේක ආදායමක් ලෙස සිදු කළ මොහු රටේ පැවති පොහොර අරුබුදයක් සමග පුරුෂ කාලීනව කිරිගව පාලනයට යොමු වන ලදී. තුජාර මහතා වෙලෝ (Hello) ආයතනයට තම කිරී අස්වැන්න අලෙවී කරන අතර තමුත්තේගම පුදු වෙදා කාර්යාලය සමග ද සූහද්ව කටයුතු කරයි. මේ වන විට ගොවිපළල් මුළු සතුන් ගණන 19 වන අතර දැනට කිරී ගන්නා දෙනු න් 05 ක් වේ. දෙනික කිරී නිෂ්පාදනය ද ලිටර 30ක් වේ. ප්‍රමිතියෙන් යුත් ගව නිවාසයක්, මහවැලි දායකත්වය යටතේ පැවති කුඩාවක් මෙන්ම කිරී දොවන යන්තුයක් හා තුන් කැබලි කරන යන්තුයක් මෙම ගොවිපළල් ප්‍රධාන වත්කම් වේ. ගොවිපළල් ප්‍රධාන දුර්වලතා කිහිපක් නිරික්ෂණය විය.

- ගොවිපළල් අපද්‍රව්‍ය කළමනාකරනය දුර්වල මට්ටමක පැවතිම.
- ප්‍රමාණවත්ව තුන් සපයා ගැනීමට තොගැකි වීම.

ගොවිපළල් අපද්‍රව්‍ය කළමනාකරණය ඉතාම දුර්වල මට්ටමක පැවති අතර මුළු ගොවිපළ පරිසරයම දුරුගත්ත් යෙන් පිරි අපුසන්න පෙනුමකින් යුතු විය. තවද සතුන්ගේ බාහිර පෙනුමෙන් ඔවුන්ගේ ගෙවීම් තත්ත්ව ස්කන්ද දරුණකය ද අඩු අගයක්ගත් අතර සත්ත්ව පෝෂණයේ ද අඩුපාඩු දක්නට ලැබුණි. කිරී ගව ගොවී ක්ෂේත්‍ර පාසල පැවති දින ගොවිපළල් අපද්‍රව්‍ය කළමනාකරනයේ පවතින ගැටළුව නිරාකරණය සඳහා ජ්ව වායු එකකයක් ගොවිපළලට අවශ්‍ය බව හඳුනාගත් අතර තුජාර මහතාට ඒ සඳහා ජ්ව වායු එකක සකසන තාක්ෂණික ශිල්පීයකු වන පාලිත මහතා සම්බන්ධ කරණ ලදී. සති 2ක් වැනි කෙටි කළකින් ජ්ව වායු එකකයේ ඉදිකිම් අවසන් කළ අතර ඒ සඳහා සමස්ථ පිරිවැය රු.180,000 ක්. තවද ඒ සඳහා මහවැලි දායකත්වය රු.100,000ක් ලබාදී දිරි ගැනීම් කරන ලදී. ඒ තුළින් අපද්‍රව්‍ය කළමනාකරණය මෙන්ම නිවෙසේ මුළුතැන්ගෙය සඳහා අවශ්‍ය ගැස් සැපයීමද සිදු විය. රටේ පවතින ආරථික අරුබුදය හමුවේ පැන තැගී ඇති LP ගැස් ගැටළුවට ද මෙය කිමි විසඳුමක් වේ. ගෘහස්ථ ගැස් සිලින්ඩරය සඳහා වසරකට වැයවන රු.20,000කට ආසන්න මුදල ඉතිරි කර ගැනීමට තැකිවිය.

තවද සත්ත්ව පෝෂණයට විසඳුමක් ලෙස පවෙන්න් අක්. 1/4 ක භුම් ප්‍රමාණයක් වගා කිරීමට තුන් දඩු ලබාදී සාර්ථක වගාවක් පිහිටුවීම තුළින් තම ගොවිපළලට අවශ්‍ය ආහාර සපායා ගැනීමටද පියවර ගන්නා ලදී. එමගින් වැඩි දෙනික නිෂ්පාදනයක ලගා වීමට ද හැකි වී ඇත.

නවීන තාක්ෂණය සම්පකරගනීමින් විධිමත්ව ව්‍යවසායික කිරී ගව ගොවිපළලක් ලෙස කොට්ඨාසයේ අනිකත් කිරී ගව ගොවින්ට ආදර්ශනක් ගොවිපළලක් ලෙස පවත්වා ගැනීම සිත්අදුගන්නා සූළ කරුණකි.



මෙවදා කේ.ඩී.ඩිස්නක මෙවදා කේ. තනත්තයන් මෙවදා අරුණ්දේ රේනපාන

## 06. ලිංග නිර්ණය කරන ලද ගව ගැනුණු භාවිතය මගින් වැඩි ගැහැණු කතුන් සංඛ්‍යාවක් බිජිකර කිරී නිෂ්පාදනය ඉහළ නැංවීම

- |       |   |   |
|-------|---|---|
| නම    | - | මෙවදා කේ.ඩී.ඩිස්නක<br>සහකාර සාමාන්‍යාධිකාරී (පැය) |
| අයතනය | - | පැය සම්පත් සංවර්ධන මණ්ඩලය                         |

ජාතික පදු සම්පත් සංවර්ධන මණ්ඩලය දේශීය කිරී කරමාන්තය ගක්තිමත් කිරීම සඳහා මහතු කාර්යභාරයක් සිදු කරයි. වර්තමානයේදී කිරී ගොවිපලවල් 20 ක් මගින් ජාතික කිරී නිෂ්පාදනය සඳහා දිනකට ලිටර 20,000 ක් පමණ සපයනු ලබයි. එපමණක් නොව ක්ෂේත්‍රය වෙත තත්ත්වයෙන් උසස් අනිශ්චතතා සතුන් නිකත් කිරීමද සිදු කරයි. එබැවින් ක්ෂේත්‍රයේ කිරී ගොවීන් විසින් එම ආයතනය වෙතින් කිරී ගව නැමැතියන් ඉල්ලුම් කරනු ලබයි.

ගොවිපලල් උපදින නැමැතියන් එහි ආදේශක සතුන් ලෙස භාවිත කිරීම හේතුවෙන් ක්ෂේත්‍රයට නිකත් කළ හැක්කේ සුළු ප්‍රමාණයකි. තවද උපත් වලින් 50% පමණක් ගැහැණු සතුන් වීම මෙම තත්ත්වය තවත් උගු කරයි.

අප ආයතනය හට ලිංග නිර්ණ ගව ගැනු වැඩි ආනයනය කිරීමට හැකි වීමත්, සැම විශාල ගොවිපලකම පදු මෙවදාවරයකු සිටීමත්, පූහුණු කාත්‍රීම සිංචන ගැටළුව තිබු නිරාකරණය සඳහා පැවති ගක්තින් විය.

එම අනුව ඉහත ගැටළුව නිරාකරණය සඳහා ලිංග නිර්ණ ගව ගැනු වැඩි මගින් ජාතික පදු සම්පත් මණ්ඩලයේ ගොවිපල තුළ කාත්‍රීම සිංචනය සිදු කිරීමට සැලසුම් සකස් කරන ලදී. එහිදී නැමැතියන් පමණක් භාවිත කරනු ලැබුයේ ඔවුන්ගේ කාත්‍රීම සිංචනය සාර්ථක වීමේ ප්‍රතිශතය 60% ක වැනි ඉහළ අයයක් ගන්නා බැවිනි. එසේම එම සඳහා සුදුසු සතුන් තෝරීමත්, මනා කාත්‍රීම සිංචන ක්මවේදය හා මද ලක්ෂණ හඳුනා ගැනීම සඳහා සේවකයන් පූහුණු කිරීමත් සිදු කරන ලදී. තවද මදයට නොපැමිණෙන සතුන් මද සමායෝජනයට ලක් කිරීමද සිදු කරනු ලැබේය. ඉන්පසු ලිංග නිර්ණ ගව ගැනු වැඩි භාවිත කර කාත්‍රීම සිංචනය සිදු කෙරිනි. පළමු හා දෙවන සිංචනයන් වලදී ලිංග නිර්ණ ගව ගැනු වැඩි වලින් නැමැතිය ගැබී නොගත්තේ නම් ඉන්පසු එම නැමැතිය සඳහා සමානය ගව ගැනු වැඩි භාවිත කර කාත්‍රීම සිංචනය සිදු කරන ලදී. මෙමගින් 50 : 50 ක්ව පැවති ගැහැණු පිරීම් අනුපාතය 75 : 25 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරුණි.

2010 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ලිංග නිර්ණිත ගව ගැනු භාවිතය ආරම්භ කරන ලදී. එම බෝපත්තලාව ගොවිපලෙහි නියමු ව්‍යාපෘතියක් ලෙස ගැනු වැඩි 200 ක් ආනයනය කර භාවිතා කරමිනි. එය ඉතා සාර්ථක වූ අතර, එතැන් සිට ජාතික පදු සම්පත් සංවර්ධන මණ්ඩලය මේ දක්වා එම කාර්යය සාර්ථක ලෙස සිදුකරගෙන යමින් වැඩි ගැහැණු සතුන් සංඛ්‍යාවක් බිභා කිරීමට සමත් වී තිබේ. මේ වනවිට එම තාක්ෂණය වියලි කළාපීය ගොවිපලක් වන රිදියගම ගොවිපලෙහි ද වසර කිහිපයක් තිස්සේ සිදුකරගෙන යනු ලබයි.

2022 වර්ෂයේ පළමු මාස නවය තුළ රිදියගම ගොවිපලෙහි පැටවුන් බිභා කළ නැමැතියන් 300 අතරින් 240 ක්ම ගැහැණු පැටවුන් බිභා කර ඇත. එහි ප්‍රතිශතය 82% කි. මෙම එක් ලිංග නිර්නිත ගව ගැනු වැඩියක් සඳහා රු. 4200.00 ක මුදලක් වැය වුවද එම බිභා කළ පැටවුන් දෙනක් බවට පත් වූ පසු කිරී මුරුගක් ලිටර 4500 ක පමණ නිෂ්පාදනයක් ලබා දීම තුළින් රු.900,000 ක පමණ ආදායමක් ලැබිය හැකිවනු ඇතු.

එම අනුව ලිංග නිර්ණ ගව ගැනු වැඩි භාවිතයෙන් කිරී ගොවිපලක් තුළ නැමැතියන් සුලභ කිරීමත් එමගින් නිෂ්පාදනය සහ ආදායම ඉහළ නැංවීමත් සිදු කර ගත හැකිවේ.



ଓ. পি. এস. কে. পিলার



ರೀ.ಶಿಕ್ಷ.ಅಧಿ. ಪೆರೆರು ಮಹತ್ವ

07. මහා පැරු වෙවද්‍ය ව්‍යුත්තේ සේවාව තුළුන් ගොවිපල එලඳායීතාව වැඩිවිම

නම	:-	රජයේ පැය වෙවදා නිලධාරී එල්.ඩී.එස්. ජයසිංහ
පැය වෙවදා කාර්යාලය	:-	මැදුවච්ච
පළාත	-	අනුරුද මැද පළාත් සත්ත්ව තිශ්පාදන හා සෙෂුබ්‍ර දෙපාර්තමේන්තුව

මැදව්වීය යනු අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි 2000 ක පමණ පිරිසක් සත්ත්ව් පාලනයේ යෙදී සිටින ඉතා දුර බැහැර ප්‍රදේශයකි. ඔවුන්ගෙන් බඟුතරයක් එළ ගවයන්, මි ගවයන් සහ එළවන් නිදැලි පාලන ක්‍රමය යටතේ ඇති කරනු ලබයි. ඇතැමෙක් අර්ථ සුක්ෂම පාලනය භාවිත කරන තුළත් කිසිවෙක් සුක්ෂම පාලනය භාවිත නොකරයි. නගරයෙන් බොහෝ ඇතැ ප්‍රදේශයක් බැවින් සතුන් සඳහා නිරදේශ කරනු ලබන පැඟ ඔශ්පය සහ අතිරේක බනිජ ද්‍රව්‍ය ලබා ගැනීමට ගොවී ජනතාවට ගමනාගමනයට අධික වියදමක් දැරීමට සිදුවේ. මේ හේතුවෙන් එම නිර්දේශිත ද්‍රව්‍ය ම්‍යලදී ගැනීමට ඔවුන් අකමුත්තක් දක්වන බව කළක සිට නිරික්ෂණය විය.

ගොවී ජනතාව මූහුණ දෙන මෙම අපහසුතාවය සැලකිල්ලට ගෙන උතුරු මැද පළාත් අධ්‍යක්ෂකගේ මග පෙන්වීම සහ අධික්ෂණය යටතේ, ගාම සේවා වසමක් හෝ 2 ක් අඩංගු වන ලෙස ගාබා 21 කින් යුතු සත්ත්ව පාලන සමුපකාර සම්තියක් 2020 වසරේදී මෙම ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී. තවද, ගොවී ජනතාවගේ ඉල්ලීම මත සත්ත්ව පාලන සමුපකාර සම්තිය හරහා පැහැදිලි මෙයින් 2021 මාර්තු මසදී මැදව්විය පැහැදිලි වෙවා කාර්යාල පරිග්‍රයේ ස්ථාපනය කරන ලදී. පැහැදිලි සෑවා සලට පැණු හරණ මාන්‍ය අැතුළු පැහැදිලි මාන්‍ය සහ බනිජ වැනි අතිරේක අභාර ලබා ගැනීම මාන්‍ය සැපයුම් කරවන් සමග සාකච්ඡා කර සිදු කර ගන්නා ලදී. එහි ලිපි ලේඛන නඩත්තු කිරීම සහ වෙළඳ කටයුතු සඳහා උසස් පෙළ සුදුසුකම් ඇති ගොවී පවුල් සාමාජිකයෙකුගේ සහයද ලබා ගන්නා ලදී. පැහැදිලි සහ බනිජ වැනි අතිරේක ආභාර පැවතීම හේතුවෙන් ජාගම සේවා සැපයීමද පැහැදිලි සහයය මණ්ඩලයට පහසු විය.

මෙම පරු මිසුසල පවත්වාගෙන යාමත් සමග ඇතිවන කිරී නිෂ්පාදනයේ ප්‍රගතිය 2021 මාර්තු මස සිට නිරික්ෂණය කරන ලදී. ඒ අනුව ගොවී ජනතාව පරු වෙවදා කාර්යාලයට පැමිණීමේ ප්‍රවනතාවයක් සහ තිරදේශ කරන ලද පැණු හරණ මාශය සහ අතිරේක බනිජ සතුනට ලබා දීමේ වැඩිවිමක් ප්‍රපාද නිරික්ෂණය විය. ඒ සමගම කිරී නිෂ්පාදනයේද සැලකිය යුතු වර්ධනයක් දැකිය හැකි විය. 2020 වසරදී දිනකට එළඳෙනක් ලබා දුන් ලිටර 2.3 ක ප්‍රමාණය 2021 වසර අවසානයේද ලිටර 2.9 ක් වූ අතර 2022 වසරේ මේ වන විට එය ලිටර 3.7 ක් දක්වා වැඩි වී ඇත. 2021 සහ 2022 වසර අග වන විට ප්‍රදේශයේ මුළු කිරී නිෂ්පාදනය පැවති ලිටර 23000 සිට ලිටර 25900 සහ ලිටර 34000 දක්වා පිළිවෙළින් වැඩිවිය. කිරී නිෂ්පාදනය ඉහළ යාමත් සමගම කිරී ගොවීන්ගේ අදායම ඉහළ යාම නිසා බොහෝ කෘෂි බෙළු වග කරන ගොවීන්ද සත්ත්ව පාලනය සඳහා යොමුවන බවක් මේ වනවිට දැකිය හැකිය. මේ අනුව, දුර බැහැර ප්‍රදේශ වල සත්ත්ව පාලන සමුපකාර සම්මිත සහ පරු වෙවදා කාර්යාල පරිග්‍රයේ පරු මිසුසල් පිහිටුවීම ඉහළ කිරී නිෂ්පාදනයකට රුකුලක් බව පැවසීය හැක.



වෛද්‍ය එම්.එස්.ආර්. සිල්වා

ඒස්.පී.ඒස්.ඒස්. විජේසිංහ මහතා

## 08. ගව රුල සංයුතිය මතා ලෙස කළමනාකරණය තුළින් කිරී නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දිගුණු කළ හැක

නම : - ඒස්. පී. ඒස්. ඒස්. විජේසිංහ මහතා

පුදු වෛද්‍ය කාර්යාලය : - නාවිචාලුව

පළාත : - උතුරු මැද පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

වි ගොවිතැන බහුලව සිදු කෙරෙන උතුරු මැද පළාත තුළ බොහෝ ගොවින් කිරී ගව පාලනයේ යෙදෙනුයේ තම දෙවන ජ්වනෝපාය වශයෙනි. මෙහි දැක්වෙන්නේ දෙනිකව කිරී ලිටර 50 ක් නිෂ්පාදනය කරන, තම ප්‍රධාන ජ්වනෝපාය වි ගොවිතැනින් කිරී ගොවිතැන බවට හරවා ගත් සාර්ථක කිරී ගොවී මහතෙකුගේ කතාවයි. ඒස්. පී. ඒස්. ඒස්. විජේසිංහ මහතා සහ නාවිචාලුව පුදු වෛද්‍ය කාර්යාල කාර්ය මණ්ඩලය එක්ව කටයුතු කිරීම ඇරුමුවේ 2019 වර්ෂයේදී උතුරු මැද පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද අර්ථික ලාභදායි කිරී ගොවිපළ පිහිටුවේමේ තුන් අවුරුදු ව්‍යාපෘතියන් සමගයි. එහිදී පළමුව ගොවිපළ තොරතුරු විශ්ලේෂණය (Whole farm assessment and SWOT) මගින් ගොවිපලේ ප්‍රධාන ගැටළුව වන කිරී ගව පාලනයෙන් ප්‍රමාණවත් තරම් ආදායමක් නොලැබීම යන්න අප විසින් හඳුනා ගනු ලැබිණ. එයට අනුව ගොවිපලෙහි ඇති කළයුතු වෙනස්කම් මොනවාද යන්නත් හඳුනා ගැනිණ.

ගව රුල සංයුතිය කළමනාකරණය, අභිජනන කළමනාකරණය, රෝග හඳුනා ගැනීම හා පාලනය, සත්ත්ව පෝෂණය කළමනාකරණය යන කරුණු ඔස්සේ අප ප්‍රධාන වෙනස්කම් සිදුකරන ලදී. මෙහිදී ගව රුල සංයුතිය කළමනාකරණය පිළිබඳ විශේෂ අවධානය යොමු විය. අභිජනන ගැටළු පවතින සතුන් රෙලන් ඉවත් කිරීම, කෘතිම සිංවනය මගින් පාරිසරික තත්ත්වයන්ට උවිත දෙමුහුම් ආරයේ කිරී දෙනුන් ගව රුල අනුතුමිකව අඥිතින් එක් කිරීම සිදු කරන ලදී. 2019 වසර ආරම්භයේදී 3 ක්ව පැවති රුල සංඛ්‍යාව 2021 වසර අවසානයේදී 18 දක්වා වර්ධනය විය. මේ වන විට එහි කිරී ගන්නා දෙනුන් ප්‍රතිශතය 56% කි. රුල තුළ බ්‍යාසේල්ලේසිස් රෝග පාලනයට පියවර ගත් අතර, තෙස් වාව පුළුල් කර ගැනීමට සහ එමගින් කුමයෙන් වර්ධනය වූ ගව රෙලනී පෝෂණය නිවැරදිව පවත්වා ගැනීමට විජේසිංහ මහතාට හැකිවිය. සියලු උත්සාහයන්ගේ අවසන් ප්‍රතිඵලය ලෙස ලිටර 10 ක් ලෙස පැවති දෙනිකව කිරී නිෂ්පාදනය ලිටර 50 දක්වාද රු. 30,000 ක්ව පැවති මාසික ආදායම 150,000 දක්වාද වැඩි විය. වර්තමානයේ ඔහුගේ ප්‍රධාන ආදායම මාර්ගය කිරී ගොවිතැනයි.

එම්ඛනුව, කිරී ගොවිතැන කාෂිකර්මාත්තය මෙන් වගා කන්න තුළ පමණක් ආදායම ඉපයිය හැකි අවිනිශ්චිත කුමයක් නොවන බව පැහැදිලි වේ. ගව රුල සංයුතිය නිවැරදි කුමවේදයෙන් කළමනාකරණය කොට යක බලා ගන්නේ නම්, ඔබවත් සැම අවුරුද්දකම, අවුරුද්දේදේ සැම මාසයකම, මාසයේ සැම දිනකම එක ලෙස මුදල් ඉපයිය හැක.



වෙළඳු ඩ්බ්ලූ.එම්.ඩී.ඒස්. වන්තිනායක



ර්.එම්. ජානක සම්පත් මහතා  
සත්ව සංවර්ධන උපදේශක



ච්. එම්. ප්‍රියන්ත මහතා

## 09. ස්වයං තැනු භූමියක් පවත්වා ගැනීම මගින් කිරී නිෂ්පාදනය වැඩි විම

නම	-	ච්. එම්. ප්‍රියන්ත මයා
පු වෙළඳු කාර්යාලය	-	මහව
පළාත	-	වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

අඩු ආදායම් රුකියාවක නියුතු ප්‍රියන්ත මහතාට 2012 වසරදී කිරී දෙනක් මිලදී ගැනීමට අවස්ථාවක් ලැබුණි. කුමයෙන් ඔහුගේ ගොවීපල දියුණු කරගෙන 2016 වසර වන විට දිනකට කිරී ලිටර 24 ක් නිෂ්පාදනය කරන මට්ටමට ලාභ වී තිබුණි. මේ වනවිට අවට ඉඩම් වගා කිරීමට යොමු වීමත් සමග සතුන්ට ප්‍රමාණවත් තරම් තණකොළ නොමැති වීම ගොවී මහතා මුහුණ දුන් ප්‍රධාන ගැටළුවයි. අවශ්‍ය ප්‍රමාණයට පෝෂ්‍ය තාණ සතුන්ට නොලැබෙන නිසා සියලුම සතුන්ගේ දේහ මට්ටම කිරී නිෂ්පාදනයේ අවධියට සාපේක්ෂව පහතින් තිබුණි. මේ නිසා සතුන්ගේ අඩිජනන ගැටළු මතුවේ තිබු අතර පැවතුවන් අතර කාලය ඉහළ වීම හා කිරී ලබා දෙන සතුන් ප්‍රතිශතය අඩු වීම සිදු වී තිබුණි.

ගැටළු වලට එක් විසඳුමක් ලෙස පෝෂ්‍ය තාණ වගා කිරීම සඳහා අවශ්‍ය කටයුතු මහව පු වෙළඳු කාර්යාලය සමග සාකාවිණු කෙරිණි. දැනුට සිරිනා සතුන් ප්‍රමාණයට ආහාර ලබා දීමට අවශ්‍ය තාණ පුදුරු ප්‍රමාණය සහ රීට අදාළව වගා කළ යුතු ඉඩම් ප්‍රමාණය ගණනය කරන ලදී. එහිදී වසර පුරාම ලබා දීමට එක් සතෙකුට පැවෙළා පුදුරු 360 ක් ලෙස සතුන් 7 දෙදෙකුට ලබා දීම සඳහා පුදුරු 2500ක් තිබිය යුතු බව ගණනය කරන ලදී. මෙහිදී තාණ වගාව සඳහා ඔහු සතුව ඉඩම් නොමැති වීම, වතුර ලබා ගැනීමට ලිඳක් නොමැති වීම, තාණ දුඩු හා බිජ සෞයා ගැනීමට නොදැනීම, ප්‍රාග්ධනය නොමැති වීම යන ගැටළුවලටද මුහුණ පැමට සිදු විය.

ගොවී මහතාගේ නිවස අවට හිරු එලිය වැවෙන සැම ස්ථානයකම පැවෙළා පුදුරු සිටුවූ අතර වෙනත් පුද්ගලයෙකුගේ ඉඩමක් ඉල්ලා ගෙන තාණ වගාව ව්‍යාප්ත කිරීමට කටයුතු සිදු කෙරුණි. පු වෙළඳු කාර්යාලය තාණ දුඩු හා බිජ සෞයා ගැනීමට මෙන්ම ව්‍යාප්ති හරහා තාණ වගාවට ගොවී මහතා හට ආධාර ලබා දීමට කටයුතු කරන ලදී. පසුව පු වෙළඳු කාර්යාලය මගින් ප්‍රියන්ත මහතාගේ තාණ වගාව අධීක්ෂණය කර අදාළ උපදෙස් ලබාදුන් අතර සතුන්ට පැය 24ම කැම හා ජලය ලබා දීමට හැකි වන පරිදි තිදැලී ගව නිවාසයක්ද ඉදි කිරීමට උපදෙස් දෙන ලදී.

තාණ වගාව සාර්ථක වීම හා කිරී නිෂ්පාදනය ඉහළ යාම නිසා ගොවී මහතාට තාණ වගාව සඳහා අක්කරයක ඉඩමක් මිලට ගැනීමට හැකි විය. 2016 වසර සිට 2019 වසර දක්වාම ලිටර 24ක පමණ තිබු කිරී නිෂ්පාදනය මෙම තාණ වගාව සමග ව්‍යාප්ත සිට 02ක් කුළ ලිටර 60ක් දක්වා ඉහළ දැමීමට සමත් විය. 2016 වසර රු.35,000 ක පැවති මසක කිරී ආදායම මේ වනවිට රු.280,000 දක්වා වැඩිවී ඇත. පෝෂ්‍ය තාණ වගා කිරීමේ ගොවීපල නිෂ්පාදනය සහ ලාභය කොතරම් වැඩි කර ගත හැකිද යන්න පිළිබඳව ප්‍රියන්ත ගොවී මහතා ප්‍රදේශයට ආදර්ශනත් ගොවී මහතෙකු විය.



වෛද්‍ය එච්. වරුසමාන්න



එම්. සතියාස් මහතා

## 10. සංචිත වීම තුළ කිරී කර්මාන්තයේ යෙදුවුම් ලබාගැනීම සහ වෙළඳපල පහසුකරණය කර ගැනීම

නම - එම්. සතියාස්

පුදු වෛද්‍ය කාර්යාලය - බලංගොඩ

පළාත - සඛරගමුව පළාත් සත්ත්ව නිෂ්පාදන හා හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

බලේලොඩ, බලංගොඩ ලිපිනයේ පදිංචි එම්. සතියාස් යන අය දිරිස කාලයක සිට කිරී ගව පාලනයේ යෙදෙන ගොවී මහතෙකු ලෙස හඳුනා ගත හැක. ඔහු කිරීගත පාලනයේ යෙදෙන මූල් අවධියේදී කිරී ගව පාලනය, කිරී නිෂ්පාදනය ඉහළ නැංවීම, කිරී අලෙවි කර ගැනීම, ආහාර සපයා ගැනීම යනාදී කාරණා සම්බන්ධයෙන් මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබේ. ලබා ගන්නා කිරී නිෂ්පාදනය කි.මි.60-70 ක තරම් දුරක් ගෙවාගෙන බලංගොඩ නගරය වෙත තමන් විසින් රැගෙන ආ යුතු විය. ඒ සඳහා වන ප්‍රවාහන වියදම තමන් විසින්ම දැරිය යුතු වන අතර තම කිරී නිෂ්පාදන ආදායම වියදමට සාපේක්ෂව ගත් කළ පාඩු ලැබේමක් බවට පත්විය. එම්. සතියාස් ඇතුළු ඔහුගේ අනු දැනුමෙන් තවත් ගොවී මහතුන් කිපදෙනෙකුම එම පුදේරයේ සත්ත්ව පාලනයේ නිරත වී සිටියද පොදුවේ ඔවුන් මෙම දුරකරතාවයන්ට මුහුණ දීම ඔවුන්ට අනියෝගයක් විය.

සතුන්ට අවශ්‍ය සාන්ද ආහාර, බණිජ ලබා ගැනීම සඳහා මූල්‍ය හැකියාවක් ඔවුන් සතු නොවිය. එකී කාරණා හේතුකොට ගෙන සතියාස් ඇතුළු තවත් ගොවී මහතුන් කිහිප දෙනෙකුම කිරීගත පාලනය අතහැර දැමීය. සටරි රැකියාවක් නොමැතිව මෙම ගොවී මහතුන් සිටි අවධියේ කොත්මලේ බේරි ආයතනය විසින් මෙම කිරීගොවී පාලනය අත්හැර දමන ලද කිරී ගොවීන් සම්බන්ධ කර ගැනීම සිදුවිය. එම ගොවී මහතුන් හා එම ක්ෂේත්‍රයට කැමැත්තක් දක්වන පුද්ගලයන් සම්බන්ධ කර ගනීමින් ග්‍රාමීය මට්ටමින් කිරී සම්ති පිහිටුවා ගොවීන් නැවතන් කිරීගත පාලනයට යොමු කිරීම සිදු කරන ලදී.

එම ආයතනය ගොවීන්ගෙන් ලබා ගන්නා කිරී නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා අලෙවි රථයක් ආයතනයේ වියදමින් ලබා දෙන ලදී. තවද එකී ගොවීයන්ගෙන් ලබා ගන්නා කිරී සඳහා සාධාරණ විවිනාකමක් ලබා දීමට කටයුතු කරන ලදී. ඔවුන්ගේ තත්සේරුව අනුව කිරී ලිටරයක මිල රුපියල් 30-50 අතර මුදලකින් වැඩිවිය. දිනකට කිරී ලිටර 70-80ක් පමණ අලෙවි කරන සතියාස් මහතාට දළ වශයෙන් රුපියල් 3800 ක පමණ අමතර ආදායමක් ලැබේය. එසේම මෙම ආයතනය විසින් ගොවීන්ගේ සූජසාධනය උදෙසා විවිධ අන්දමින් මූල්‍ය පහසුකම් සැපයිය. සාන්ද ආහාර බණිජ වැනි දේ ඉතා සහනදායී මුදලට ඔවුන් වෙත ලබා දීමට කටයුතු සළසන ලදී. මෙලෙස එම බේරි ආයතනයේ සහනදායී මූල්‍ය ආධාර, බණිජ ලබා දීම්, කිරී නිෂ්පාදනය නිවසට පැමිණ මිලදී ගැනීම වැනි කාරණා හේතුකොට ගෙන මෙම ගොවී මහතා සැලකිය යුතු දියුණුවක් අත්පත් කරගනු ලැබේය.

ඉතා සාර්ථක ලෙස කිරීගොවී පාලනය කරගෙන යන මෙම ගොවී මහතා මේ වන විට සතුන්ට වාසය කිරීම සඳහා හොඳ ගොවීපලක් ඉදිකර ගනීමින්, ගොවී පළෙහි සතුන් ගණන වැඩිකර ගනීමින් සත්ත්ව පාලනයේ නිරතව සිටී. සතුන්ට නියමිත වේලාවට සාන්ද ආහාර බණිජ ලබා දීමට හැකි වීම, සතුන්ට ආරක්ෂාව සැලසෙන ගව ගාලක් සාදා ගැනීමට හැකිවීම හේතුවෙන් සතුන්ගේ සනීපාරක්ෂාව තහවුරු කර ගැනීමට ඔහු සමත් වී තිබේ. එකී කරුණු හේතුකොට ගෙන මෙම ගොවී මහතා තම කිරී නිෂ්පාදනය කොත්මලේ බේරි ආයතනය වෙත ලබා දෙන අතර ඔහු කිරී ලිටරයක් සඳහා රුපියල් 110-130 අතර මිලක් අත් කර ගනී.



වෙද්‍ය රේඛි. ඩිසානායක



වෙද්‍ය ආර්. මුම්. ප්‍රියංගනී

කලණ කලදේරා මහතා  
සත්ත්ව සංවර්ධන උපදේශක

ඡ්‍රෑම්. සුජාතා කුමාර මහතා

## 11. මනා පැහැදිලි වෙද්‍ය සේවාව තුළ අදු ගොවියාගේ සිට කිරී ගොවියා දක්වා

නම	-	ඡ්‍රෑම්. සුජාතා කුමාර
පැහැදිලි වෙද්‍ය නිලධාරී කාර්යාලය	-	මාවතැල්ල.
පළාත	-	සබරගමුව පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

සබරගමුව පළාතේ කැගල්ල දිස්ත්‍රික්කයේ මාවතැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාය ග්‍රාම නිලධාරී වසම 71 කින් සමන්විත වන අතර ජනගහනය 108000 පමණක්, පවුල් එකක 34916 පමණක් ඇති. එයින් පවුල් 1084 සත්ත්ව පාලනය තම ප්‍රධාන ආදායම මාර්ගය ලෙස තෝරා ගෙන ඇති. මාවතැල්ල කොට්ඨායයේ ව්‍යුරුමික කිරී නිෂ්පාදනය ලිටර් 241769 වේ. එය කැගලු දිස්ත්‍රික් නිෂ්පාදනයට 10% දායකත්වයක් සපයයි.

මෙහිදි කිරී ගව පාලනයේ යෙදෙන ගොවීන් දිරිමත් කිරීමත් ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුමත්, නිසි මග පෙන්වීමත් ලබා දෙමින් නිරෝගී සත්ත්ව ගහනයක් කොට්ඨාය තුළ පවත්වාගෙන යාමට මාවතැල්ල පැහැදිලි වෙද්‍ය කාර්යාලය විශාල කාර්ය භාරයක් සිදු කරයි. එහි උපරිම ප්‍රයෝගනය ලබා ගනීමත් සාර්ථක ව්‍යවසායකයින් බවට පත් වූ ගොවීන් රසක් හඳුනා ගත හැකිය. මේ අතරින් අද ගොවියෙකු ලෙස කිරී ගව පාලනයට එක් වී දෙනිකව කිරී ලිටර් 4 ක් ගත් කොත්දෙනිය වසමේ මැල්ලකැලේ සුජාතා කුමාර අද වන විට සාර්ථක ව්‍යවසායකයෙක් බවට පත් වී ඇති.

2017 වන විට අද ගොවියෙකු වුවද ඔහු සතු ගක්තින් හා කිරී ගව පාලනයට ඇති කැමත්ත හඳුනා ගත් පැහැදිලි කාර්යාලය මුළුක්වම පැවති අඩු පාඩුව වූ උසස් ආරයේ කිරී ගවයෙක් ලබා ගැනීමත් ඉන් පසු ක්‍රමවත් ගව ගාලක් සාදා ගැනීමත් අවශ්‍ය ආධාර, පළාත් නිශ්චිත සංවර්ධන ආධාර සහ රේඛිය අමාත්‍යාංශ ආධාර යටතේ ලබා දුනී. උසස් ආරයේ තාන් දැඩි වගා කර ගැනීමත් ඇසොල්ලා වගාව සදහා යොමු වීමත් අවශ්‍ය තාක්ෂණික මග පෙන්වීම සිදු කරන ලදී. ක්‍රමයෙන් කිරී ගව පාලනය දියුණු වන විට පළාත් නිශ්චිත සංවර්ධන සහ රේඛිය අමාත්‍යාංශ ආධාර මත තාන් කැබැලී කරන යන්තු, කිරී දෙවීමේ යන්තු, සයිලේංස් ගබඩා කිරීමට බැරල් ලබා දීමද අනෙකුත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වල ආධාර සහ සහය ලබා ගැනීමට අවශ්‍ය මැදිහත් වීමද අප විසින් සිදු කරන ලදී. මේ දක්වා ඔහු කෘතිම සිංහලයෙන් ලබා ගත් වැස්සේ පැටවුන් 10 ක් පමණ ක්ෂේත්‍රයට නිකුත් කර ඇති. මේ වන විට ඔහු සතුව කිරී දෙනුන් අවක් සිටින අතර දෙනික කිරී නිෂ්පාදනය ලිටර් 60 ක් දක්වා වැඩි කරගෙන ඇති අතර ඉදිරියේදී එය දෙනික කිරී නිෂ්පාදනය ලිටර් 100 දක්වා වැඩි කර ගැනීම ඔහුගේ අපේක්ෂාවයි. වසර 5 ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ගොවී මහතා විසින් ලගා කරගෙන තිබෙන ආර්ථික දියුණුව රටේ අනෙකුත් කිරී ගොවීන් හට මහඟ ආදර්ශයකි.



වෛද්‍ය එන්.ටී. සේවාගමගේ  
පුදු වෛද්‍ය නිලධාරී



චි.එන් මධුජාණි  
සත්ත්ව සංවර්ධන උපදේශක



පී.පී.අංර.කේ. ගම්ලත් මහතා

## 12. නිදැහුම් ක්‍රමය සිට සියුම් ක්‍රමය දක්වා පරිවර්ථනය ලාභායකයි

නම	-	පී. පී. ආර්. කේ. ගම්ලත් මහතා
පුදු වෛද්‍ය කාර්යාලය	-	රුවන්වැල්ල
පළාත	-	සබරගමුව පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

පෙන්තාදෙනිය, කඩිගමුව, ගලපිටමඩ ලිපිනයෙහි පදිංචි පී.පී.ආර්.කේ. ගම්ලත් මහතා රුවන්වැල්ල පුදු වෛද්‍ය කොට්ඨායයෙහි කිරී ගොවීපොල කළමනාකරණය තුළින් සාර්ථකත්වයට පත් වූ ගොවී මහතෙකි.

මි ගව රැලෙහි සිටින සතුන් සොරකම් කිරීම, මි ගවයන් සඳහා ජලය හිග බව හා මි ගව පාලනය සඳහා ගුමය යෙදාවේම මෙම ගොවී මහතා මුහුණුදුන් ප්‍රධාන ගැටළු වේ.

නිදැහුම් සතුන් පාලනය සිදු කිරීම හේතුවෙන් සතුන් සොරකම් කිරීම සිදු වූ බැවින් සතුන් පාලනය සඳහා සොරුන්ට ලාභ විය නොහැකි ලෙස ස්ථානයක් තෝරාගෙන (කම්බි වැටකින් වට වූ නිවසට ආසන්න ඉඩමක) ගව නිවාසයක් සැදිම සහ ගුම දායකත්වය සඳහා බිරිදිගේ ගුමය යෙදාවේම මගින් ගැටළුව විසඳාගත හැකි බව පුදු වෛද්‍ය කාර්යාලය මගින් පෙන්වා දුනි.

කම්බි වැටකින් වට වූ නිවසට ආසන්න පර්වස් 80 ක පමණ ගව නිවාසයක් සහ ඉඩමේ කොටසක මඩ පොකුණක් සකස් කිරීම, සතුන් දිගේලි කිරීම වෙනුවට සතුන්ට තාණ කපා ගව නිවාසය වෙත ගෙන ඒම, තාණ කැබලි කර සතුන්ට ලබාදීම, බණිජ සහ වැස්සි පැටවුන් සඳහා පැටවි කැම, සාන්ද ගව ආහාර ආදිය ලබා දීම මගින් සතුන්ගේ පෝෂණය ක්‍රමවත්ව පවත්වාගෙන යාම ට ගොවී මහතාට අවශ්‍ය කාක්ෂණික උපදෙස් ලබා දුනි.

මිට අමතරව සාර්ථක ලෙස පවත්වාගෙන යනු ලබන ගොවීපලක් නැරඹීම සඳහා කෙටි සංචාර සඳහා යොමු කිරීම, ගුය පහසුකම් ලබාගැනීම සඳහා ගුම්ය සංවර්ධන බැංකුව හා සම්බන්ධ කිරීම, කිරී අලෙවිය සඳහා මිල්කේෂා ආයතනය හා සම්බන්ධ කිරීමටද පුදු වෛද්‍ය කාර්යාලය මැදිහත් විය.

සූක්ෂම ආකාරයට සතුන් පාලනය හේතුවෙන් සත්ත්ව සොරකම් අඩුවීම සහ සතුන් නිවාසය තුළම පාලනය කිරීම හේතුවෙන් රෝග පාලනය සහ කිරී නිෂ්පාදනය වැඩි වීම නිරික්ෂණය කිරීමට හැකි විය. සතුන් නිවාසය තුළ රදවා ගැනීම හේතුවෙන් සතුන්ගේ ගොම පොහොර සඳහා අමතර ආදායමක් ලබා ගැනීමට ද ගොවී මහතාට හැකි විය.

මූලින් ගොවී මහතා හට සතුන් 05 ක් සිටි අතර 03 දෙනෙකු සොරුන් ගෙන යාම නිසා කිරී ගන්නා සතුන් එකෙකු පමණක් ඉතිරි විය. එම නිසා දෙනික කිරී නිෂ්පාදනය ලිටර් 5 ක් දක්වා අඩු විය. පසුව සතුන් 16 ක් (කිරී ගන්නා -04, නැම්බියන් -06, වැස්සි පැටවි -04, පීරිම් පැටවි -01, පටිවි වස්සන් -01) සහිත ගොවීපොලෙහි දෙනික කිරී නිෂ්පාදනය ලිටර් 20 ක්ද දක්වා වැඩි විය. ගොම පොහොර විකිණීම මගින් රු.10000 මාසික ආදායමක් ලබා ගැනීමට ද හැකි විය.



වෙළදාය පමුදිත දේවප්‍රිය

පි. ඩිඩ්. එස්. එස්. ජයරත්න මහතා  
සත්ත්ව සංවර්ධන උපදේශක

වි. ඩිඩ්. නවරත්න මහතා

### 13. සමස්ත කිරී නිෂ්පාදන දූමය පිළිබඳ මනා අවබෝධයකින් ක්‍රියා කිරීම මගින් සාර්ථක කිරී ව්‍යවසායකයෙකු බිජි වේ

නම - ඩී. ඩිඩ්. නවරත්න

පුදු වෙළදාය කාර්යාලය - කළඹාන

පළාත - සබරගමුව පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

ගොවිපල පවත්වාගෙන යාමට ප්‍රමාණවත් තරම් ඉඩකඩක් නොමැති වීම හේතුවෙන් විවිධාකාර ගැටළුකාරී තත්ත්වයන් උද්ගත වී තිබේ. එනම් ප්‍රමාණවත් තරම් තාණ හා ආහාර නිසි පරිදි සැපයීමට නොහැකි වීමෙන් හටගත් පෝෂණ හා අනිජනන දුරටුවලතා මතුවීම, ගවාල තුළ අධික සත්ත්ව සංපුතියේ පැවති තදබදය, අපද්‍රව්‍ය කළමනාකරණය දුරටුවලීම, තීතර සතුන් රෝගාබාධ වලට ලක්වීම, කිරී ආස්‍රිත ගොවිපල අතුරු නිෂ්පාදන ප්‍රමාණවත් තරම් නිෂ්පාදනය කිරීම සඳහා කාලයක් නොමැති වීම, ගොවිපල සතුන්ට අවශ්‍ය තාණ පිටතින් සොයා ගෙන ගොස් ගෙනවිත් දීම සඳහා අධික කාලයක් හා ගුම්යක් වැය වීම නිසා ගොවිපලේ ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීමට කාලය හා ඉඩ ප්‍රස්ථාව නොමැති වීම මුහුණ දුන් ගැටළුය.

මූලික ගැටළුවට විසඳුමක් ලෙස ගොවිපලට ආසන්න ප්‍රදේශයන්හි වග නොකර අත්හැර දැමු මුඩුවීම් කිපයක් නිශ්චානුකූලව තාවකාලිකව බදු පදනම මත ලබා ගෙන ඉහළ නිෂ්පාදනයක් සහිත උසස් වර්ගයේ CO3 තාණ වගාවන් සිදු කිරීම තුළින් හා සත්ත්ව රැල් සිටින අතවශ්‍ය සතුන් ඉවත් කිරීම තුළින් ගොවිපලේ කටයුතු නිසි කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය කාලය හා ගුම්ය ඉතිරි කර ගන්නා ලදී. එමගින් කිරී ආස්‍රිත නිෂ්පාදන හා ගොවිපල අතුරු නිෂ්පාදන වෙළඳපල ඉල්ලුමට සරිලන ලෙස ප්‍රමිතියෙන් යුතුව හා ප්‍රමාණාත්මකව නිෂ්පාදනයටත් අලෙවිකරණයටත් තම සංවර්ධන කටයුතු නිසි පරිදි සැලසුම් සහගතව දියුණු කිරීම සඳහා වැඩිහිළුවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය කාලය ගුම්ය යෙද්වීමට හැකි විය.

කිරී ආස්‍රිත නිෂ්පාදන ලෙස සැපුවම පානය කළ හැකි සකස් කළ දියර කිරී, කිරීවාගි, යොගට්, අයිස් ක්‍රිම, එළඟ තෙල් ලෙසද, ගොවිපල අතුරු නිෂ්පාදන ලෙස ප්‍රමිති ගත කොමිපොස්ට් පොහොර, දියර පොහොර වියලා සකසන ලද වියලා ගොම වෙළඳපොලට ඉදිරිපත් කිරීමට හැකි විය.

පවතින ගැටළු නිසි පරිදි හදුනා ගැනීම තුළින් එම ගැටළු පහසුවෙන් කළමනාකරණය කර ගනිමින් නිරාකරණය කරගත හැකි බවත් සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිෂ්පාදන සඳහා ඉහළ ස්ථායි වෙළඳපොල අවස්ථාවක් පවතින බැවින් සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රය තුළින් ඉහළ ලාභාංග ලබා ගත හැකි හා සිසු දියුණුවක් ලබා ගත හැකි වටිනා අවස්ථාවක් පවතින බව මෙමගින් මනාව පැහැදිලි වේ.



වෛද්‍ය නිරෝපිණී මෙන්චිස්



ඒන්.බල. දිල්ෂානි මිය  
සත්ත්ව සංවර්ධන උපදේශක



ර්.එච්.එම්. උපල්  
සම්පත් කුමාර මහතා

#### **14. ගොවිපල යාන්ත්‍රිකරණය තුළින් සාර්ථක කිරී ව්‍යවසායකයෙකු බිජිවේ.**

නම :- ර්. එච්. එම්. උපල් සම්පත් කුමාර මහතා

පුදු වෛද්‍ය කොට්ඨාය පුදු තෙලුල්ල

පළාත :- උග්‍ර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව.

උපල් සම්පත් කුමාර මහතා සත්ව පාලන කටයුතු සඳහා උනන්දුවක් හා කැපවීමක් සහිත තරුණ ගොවී මහතකු ලෙස 2015 වසරේ තෙලුල්ල පසු වෛද්‍ය නිළධාරී විසින් හඳුනා ගන්නා ලදී. එවකට එතුමා සතුව දේශීය වැස්සියන් තිබෙනෙකු සිට ඇත. 2019 වනවිට තම ගොවිපල කිරී ගවයින් දහ දෙනැකුගෙන් යුතු ගොවී පළක් බවට දියුණු කර ගන්නා ලදී.

පුදු වෛද්‍යවරිය හා පුදුසම්පත් සංවර්ධන නිළධාරී විසින් ගොවිපල විශ්ලේෂණය කරන ලද අතර එහි දී සතුන්ගේ කිරී ප්‍රමාණය, මාසික ආදායම, ගුද්ධ ලාභය, කිරී ලිටරයක පිරිවැය, කිරී නිෂ්පාදන සතුන්ගේ ප්‍රතිශතය, උපත් දෙකක් අතර කාලය, ගරිර ස්කන්ද දරුගැකය යන කරුණු විමසා බලා ඇත. ඒ වන විට එම ගොවිමහතා සතු සම්පත් හා උග්‍රනතා සම්බන්ධව ද සලකා ඇත. අක්කර 4 ක භූමියක් සතුවීම හා තාක්ෂණික කටයුතු සම්බන්ධව තිබූ දැනුම සහ දක්ෂතා ඔහු සතු සම්පත් ලෙසත්, නව තාක්ෂණික ක්‍රම අනුව කිරී කර්මාන්තයට අනුගත නොවී තිබීම ඔහු සතුව තිබූ උග්‍රනතාවයන් ලෙස පුදු වෛද්‍ය කාර්යාලය මගින් නිරික්ෂණය කර ඇත. ඒ අනුව උග්‍ර පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හා MOD ආයතනය සහ Pelwatta Dairies ආයතනවල දායකත්වයෙන් මෙම ගොවී මහතා සත්ව පාලන ව්‍යවසායකයෙකු ලෙස වැඩි දියුණු කිරීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සඳහා යොමු කරන ලදී. ඔවුන්ගේ දායකත්වයෙන් උපල් සම්පත් මහතා තම ගොවිපලට නවීන ගවාලක්, යන්ත්‍රානුසාරයෙන් කිරී දෙවීමට හා තාණ යන්ත්‍රානුසාරයෙන් කැබලි කිරීමට පියවර ගන්නා ලදී.

උසස් ආරයේ තෙශීයර් තාණ වගා කළ අතර එම තාණ හා සාන්ද ආහාර සතුන්ට ලබාදීම නිසා සතුන්ගේ ගරිර ස්කන්ද දරුගැකය 2.5 සිට 3.25 දක්වා ඉහළ නංවා ගැනීම ඔහුට අපහසු කාර්යයක් නොවීය. පෝෂණය ඉතාමත් උසස් මට්ටමක පවත්වාගෙන යාම නිසා සතුන් ගැටළුවක් නොමැතිව කළට වේලාවට පටිරී ලැබුණු පෙන්වීම හා ගැබී ගැනීමත්, ගැබී දෙකක් අතර කාලය මාස 18 දක්වා අඩු කරගැනීමට හැකිවීමත් හෙතෙම ලද විශිෂ්ට ජයග්‍රහණයකි. කිරී නිෂ්පාදන සතුන්ගේ ප්‍රතිශතය 75% ක් දක්වාත් සතෙකුගේ කිරී නිෂ්පාදනය ලිටර 12ක් දක්වාත් වැඩිවී ඇත. මේ වන විට මාසික ආදායම රු. 150,000 ක් ඉක්මවන ඔහු සාර්ථක සත්ව පාලන ව්‍යවසායකයෙකු බවට පත්වී හමාරය, දරුවන්ට සතුව ගෙන දෙමින් මේ වන විට ඔහු මෝටර රථයක, වැක්ටරයක හිමිකරු වී ඇත.

උනන්දුව, කැපවීම, නිසි උපදෙස් පිළිපැදිම හා සාමුහිකව විවිධ ආයතනවල එකමුතුවෙන් සත්ව පාලන ව්‍යවසායකයෙකු නිර්මාණය වූ බව මෙම ජයග්‍රාහී පණ්ඩුව්‍යය සැම්මට කියාපායි.



වෛද්‍ය. ආර්.එම්.පී.කුමාරි එච්.එම්.ඒ. හේරත් මහතා සත්ත්ව සංවර්ධන උපදේශක

ඒ.ආර්. මහින්දන් මහතා වී.එච්.ඒ ජ්‍යෙෂ්ඨ මහතා

## 15. තාක්ෂණ දැනුම අනිප්‍රේරණය හා එලඹය ලෙස සම්පත් භාවිතය වැඩි කිරී නිෂ්පාදනයට හේතු වේ

නම - ඒ.ආර්.මහින්දන් මයා  
වී.එච්.ඒ ජ්‍යෙෂ්ඨ මයා

පුදු වෛද්‍ය කාර්යාලය - මාස්පොත, කුරුණෑගල

පළාත - වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව

වයඹ පළාතේ සුදු පරිමාණ කිරී ගොවීන්ගේ කිරී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පසුගිය කාලය මූල්‍යලේල් විවිධ ව්‍යාපෘතින් මගින් මුළුතාධාර ලබාදී තිබුණ ද නිෂ්පාදනයේ ප්‍රමාණාත්මක ඉහළ යාම සතුවුදායක මට්ටමක තොපුවතුණි. පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳ කළයුතු මැදිහත්වීම අධ්‍යයනය කිරීමේදී, කිරී ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙමින් ඔවුන්ගේ ආකල්ප වෙනස් කරන අතරම, ඔවුන් හා සම්පත් සම්බන්ධ වෙමින් දිරිමත් කිරීම මගින් දැනට ලබාදී ඇති යෙදුවුම උපරිම එලඹයාධිකාවයෙන් හාවතා කර, නිෂ්පාදනය ඉහළ නාංචත හැකිවනු ඇති බව විශ්වාස කරන ලදී.

එම අනුව සැම පුදු වෛද්‍ය කොට්ඨායකම කිරී ගොවීන්ගේ කිරී නිෂ්පාදනය ඉහළ නැංවීමේ විභ්‍යතක් සහිත ගොවීන් සත්ත්ව සංවර්ධන උපදේශක වෛද්‍යාධාරකමට 20-25 ක් බැඟින් වූ කණ්ඩායම් තෝරාගෙන ඔවුන් සඳහා ව්‍යාපෘති වැඩිසටහනක් මගින් පුහුණු සැසි, කණ්ඩායම් සාකච්ඡා, ප්‍රායෝගික ක්‍රියාකාරකම් අත්හදා බැඳීම හා නිරන්තරයෙන් ගොවීපළවල් අයික්ෂණය කිරීම මගින් ඔවුන් දිරිමත් කර, සැම ගොවීපළක් සඳහාම සංවර්ධන සැලැස්මක් සකස් කර ඔවුන්ගේ නිෂ්පාදනය සංවර්ධනය කිරීමට අදහස් කෙරිණ. ඒ අනුව මාස්පොත පුදු වෛද්‍ය කොට්ඨායයේ ගොවීපළ නියැදියක් තෝරා ගත් අතර, කිරී දෙනුන් සඳහා පෙළෙනු සැකසෙන ගව ආහාර සැකසීම, කිරීවයින් පාලනය, පැටවු පාලනය, ගව නිවාස සැකසීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය යන තෝරාගත් ප්‍රධාන තෝමාවන් යටතේ දැනුවත් කිරීම සිදු කරන ලදී.

එම යටතේ තාණ වගාව, කැබලි කරන ලද තාණ ලබා දීම, TMR සැකසීම, විවිධ අවධිවල පසුවන සතුන්ට ආහාර සලාක සැළපුම් කිරීම, පානයට අඛන්ඩ ජල සැපයුම, දේන තත්ත්ව දරුණුකය පවත්වා ගැනීම, සුදුසු අවධියේ පැටවුවන් වෙන් කිරීම, බොතල් මගින් කිරී ලබා දීම, තිසි අවධියේ සාන්ද ආහාර ලබා දීම සහ කිරී වරණය ආදී සුදුසු විවිධ ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී. මෙම ව්‍යාපෘති වැඩිසටහන යටතේ ක්‍රියා කළ ගොවීන් ලගා කර ගත් ප්‍රගතිය මාස 3 කට වරක් වාර්තා කළ අතර එහි වූ දෙනාත්මක ප්‍රතිඵල ලෙස දෙනකගේ සාමාන්‍ය දෙනික කිරී නිෂ්පාදනය ලිටර 3-6 දක්වා වැඩිවීමත් කිරී ලිටරයක් සඳහා නිෂ්පාදන වියදම රු. 70 ට අඩු මට්ටමකට පවත්වා ගෙන යාමත් කිරී ලබා ගන්නා දෙනුන්ගේ ගහණය 60% ට වඩා පවත්වාගෙන යමින් වසරකට එක් පැටවෙක් බැඟින් ලබා ගැනීමත් පෙර ඉපැයු මාසික ආදායම මෙන් දෙගුණ හේ තුන්ගුණයක මාසික ආදායම් අගයකට ලගාවීමත් විශේෂ වේ.

මෙම ව්‍යාපෘති ක්‍රමවේදයේ සාර්ථකත්වය එයට සහභාගි වූ බොහෝ ගොවීන් විසින් ලගා කර ගත් අතර, එය ආදර්ශයට ගෙන ප්‍රදේශයේ අනෙකුත් කිරී ගොවීන් ද තිසි තාක්ෂණ දැනුම අනිප්‍රේරණය කිරීමෙන් කිරී ක්ෂේත්‍රයේ සාර්ථක දියුණුවක් ලබා ගැනීමට කටයුතු කරන ලදී.



දිනීති සමරතුංග මිය



එම්.එම්.රු. නාමල් කරුණාසේන මහතා

## 16. පරිකර සූහුරු ගොවිපල ක්‍රමය තුළින් කිරී නිෂ්පාදනයේ විලඳුයිතාව වැඩි කරගතිමු

ආයතනය

- වෙළඳපොල යොමු කිරී නිෂ්පාදන ව්‍යාපෘතිය (MOD)

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) සහයෝගීතාවයෙන් යුතුව කුඩා පරිමාණ ගොවින් සඳහා හඳුන්වාදෙනු ලබන MOD දේශගුණික සූහුරු කිරී නිෂ්පාදන ආකෘතිය.

එක්සත් ජාතින්ගේ ආභාර හා කාමිකර්ම සංවිධානය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව 2017 වර්ෂයේදී සිදු කරන ලද අධ්‍යනයන් මගින් දේශගුණික සූහුරු කිරී නිෂ්පාදන පිළිවෙත් (Climate Smart Dairy Practices) (CSD) අනුගමනය කිරීම තුළින් කිරී නිෂ්පාදන එලදායිතාව ඉහළ නැංවීම සඳහා පවතින්නාවූ විභව අවස්ථා පෙන්වා දී ඇත. කිරී නිෂ්පාදන එලදායිතාව වැඩිවිම මගින් මින්න්, කාබන්චියොක්සයිඩ් සහ නයිට්‍රොෂ් මික්සයිඩ් විමෝෂවනය අඩුවන අතර මෙය වඩා සාර්ථක කළමනාකරණ ප්‍රවේශයකි. වෙළඳපොල යොමු කිරී නිෂ්පාදන ව්‍යාපෘතිය, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් ජලය, අපද්‍රව්‍ය සහ අපජලය, බලගක්ෂය, වායු විමෝෂවනය ඉඩම් සහ ජල කළමනාකරණය යන සංරවක වල කාර්යක්ෂමතාව වෙනස්වීම හේතුකොට ගෙන නිෂ්පාදන එලදායිතාවයේ සිදුවන වෙනස්වීම ගුහණය කර ගත හැකි දේශගුණික සූහුරු කිරී නිෂ්පාදන ආකෘතියක් (CSD) නිපදවා ඇත.

ගොවිපල මට්ටමේ දේශගුණික සූහුරු කිරී නිෂ්පාදන පිළිවෙත් හාවිතයෙන් ගණනය කිරීම පිණිස ලකුණු කාච්පතක් ගොවිපල කළමනාකරණය සත්ත්ව සූහ සාධනය හා සූව පහසුව, ඉඩම් හා ජල කළමනාකරණය හා විෂ වායු විමෝෂවන කළමනාකරණය යනාදි සංරවක හතරක් යටතේ සකස් කරන ලදී.

මූලික කාර්යය දරුකා සාධන මගින් පෙන්වුම් කරන ලද සාර්ථකවය අනුව තොරා ගන්නා විවිධ කළමනාකරණ තීව්‍යතාවයකින් යුත් ගොවිපල 27 කදී නිකුත් කරන ලද දත්ත යොදා ගෙන මෙම ආකෘතියේ වලංගුතාවය පරික්ෂා කරන ලදී. ගොවින් විසින් මෙම දේශගුණික සූහුරු කිරී නිෂ්පාදන පිළිවෙත් හාවිතා කිරීම හේතුකොට ගෙන ගොවිපල එලදායිතාවයේ සිදුවී තිබෙන වෙනස මෙම CSD ආකෘතිය සහ ලකුණු පත්‍රය මනාව පැහැදිලි කර ඇත. මෙම CSD ආකෘති සැලැස්ම හා ලකුණු දීමේ ක්‍රමය ගොවින්ගේ එලදායිතාවය සහ දේශගුණික සූහුරුතාවය සඳහා වූ ප්‍රමිතිකරණ මෙවලමක් ලෙස හාවිතා කල හැකි අතර, එය මිණුම්කරණය, ප්‍රතිලාභ ලබා දීම, ගොවින්ට සහ අඩු කාබනික විමෝෂවනයකින් යුත් ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත කිරී නිෂ්පාදන කරමාන්තයක් සඳහා කාලීන වශයෙන් ඉලක්ක හා තාක්ෂණික හා මූල්‍ය සහයෝගීතාවය ලබා දීමටද උපකාරී වනු ඇත.



ඒ. මාහේන් කුලතුවශ මහතා



චි.අංර්.එම්.එන්. රත්නායක මහතා

## 17. කිරීමාන්තයේ යොදවුම් සැපයුම් තුළින් ව්‍යවසායකයන් බිජි විය හැක

- |       |   |   |
|-------|---|---|
| නම    | - | චි.අංර්.එම්.එන්. රත්නායක                      |
| ආයතනය | - | වෙළඳපොල යොමු කිරීම් නිෂ්පාදන ව්‍යාපෘතිය (MOD) |

චි. ආර්. එම්. එන්. රත්නායක වන මොහුගේ ව්‍යාපාරික ස්ථානය R D K පාම් ජොප් කුම්බ්ගැටේ පාරේ, හිරිපිටිය, තිකදුලපොත පිහිටා ඇතු. මොහු ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර යුධ හමුදාවේ අවුරුදු 20 ක් සේවය කර අවුරුදු 19 ක් වන විට පාදයේ අබාධයකට ලක්ව ඇති අතර දණහිසෙන් පහළ කොටස ඉවත් කර ඇතු. මොහු මෙසේ ආබාධයට ගොදුරු වූ පසුව එක්තැන්ව නොසිට තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇතු.

මොහු ජේවත් වන පුදේකයේ කිරීමාන්තයක් සිරියන් ඔවුන්ට අවකාෂ ද්‍රව්‍ය මිලට ගැනීමට සුදුසු ස්ථානයක් නොමැති බැවින් මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සුදුසු වේ යැයි තීරණය කර ඇතු. 2017 වර්ෂයේදී ආරම්භ කළ ව්‍යාපාරය කෙමෙන් කෙමෙන් වර්ධනය වූ අතර මාස 2 ක් ගෙවෙන විට පාරිභෝගිකයින් 2 ක් පමණක් සිට අවුරුද්දක කාලයක් ගත වන විට පාරිභෝගිකයින් 10, 15 ක් පමණ දක්වා වර්ධනය විය. මේ අතරතුරේදී මොහු MOD ව්‍යාපෘතිය මගින් පවත්වන පුහුණු කිරීමේ වැඩි සටහනකට නිලධාරියෙක් මාර්ගයෙන් සම්බන්ධ විය. මොහුට ව්‍යාපාරය තිබෙන තත්ත්වයට වඩා දියුණු කරගැනීම පිළිබඳව ඉතා විශාල අවබෝධයක් ලැබේ ඇති අතර හාන්චි මිලදී ගැනීම, පාරිභෝගිකයින් වැඩි කරගන්නා ආකාරය, පොත්පත් නඩත්තු කිරීම, පාරිභෝගිකන් සමග කතා කරන ආකාරය ආදි දේවල් පිළිබඳව විශාල අවබෝධයක් ලැබේ ඇතු. පුහුණුවට පසුව මොහු විසින් සයිලේං් අලෙවි කිරීමද ආරම්භ කර තිබේ.

ගොවීන්ට කිරීම් නිෂ්පාදනය වැඩි කරගත හැකි ජල ව්‍යාපෘති, බිජි වර්ග, පැවත්වී කිරීමාන්තය පොවන බොතල් ගොවීන් අතරේ හදුන්වා දී මොහුගේ ව්‍යාපාරය දියුණු කර ගනිමින් ඔහු ඉදිරියට යයි. මොහු සතුව අනිතයේ වාහනයක් නොතිබුණු අතර කුලී පදනම මත වාහනයකින් හාන්චි ප්‍රවාහනය කර ඇති අතර මේ වන විට මොහු සතුව වාහනයක් ද ඇතු. මොහුගේ ඉදිරි බලාපොරොත්තුව නම් ගොවී මහත්ත්ගේ අවශ්‍යතා සපුරාන්තේ කෙසේද යන්න සෞයාබලා, ඒ මගින් ඔහුගේ ව්‍යාපාරයන් තවත් දියුණුවට පත් කර ගැනීමයි.



ත්‍යාගරාජ බෙන්සිරජ මහතා ගන්මුගවල් ක්‍රිංච් මහතා නාලක බණ්ඩාර මහතා

## 18. සයිලේජ් නිෂ්පාදනය ලාභඥයි කර්මාන්තයකි

ආයතනය

- වෙළඳපාල යොමු කිරී නිෂ්පාදන ව්‍යාපෘතිය (MOD)

දේශීය කිරී නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණු කරගත් වෙළඳපාල යොමු කිරී නිෂ්පාදන ව්‍යාපෘතිය මගින් කිරී කර්මාන්තයට අවශ්‍ය තාණ සයිලේජ් ලෙස නිපදවීමේ ව්‍යවසායකයින් සහ ඒ සඳහා තණකාල වගා කරන පිරිසක් බිජි කිරීමට ඇති හැකියාව පිළිබඳ කරන ලද ව්‍යාපෘතිය මේ යටතේ විස්තර කෙරේ. මෙම ව්‍යාපෘතිය පිළිබඳ මූලික අධ්‍යයනයක් සිදු කළ අතර, එහිදී හඳුනාගත් ප්‍රධාන කරුණක් වූයේ කිරී වග පෝෂණය සඳහා උසස් තත්ත්වයේ තණ කොළ හිගයක් හා වසර පුරා එකාකාරීව තණකාල ලබා දීමට අපහසුවීම ප්‍රධාන ගැටළුවක් වී ඇති බවයි.

බොහෝ ගොවීන්ට තම සතුන්ට අවශ්‍ය තණ කොළ වගා කර ගැනීමට සුදුසු ඉඩම් හෝ ජල සම්පාදන පහසුකම් නැති බව නිරික්ෂණය වූ අතර, වාණිජ වශයෙන් තාණ වගා කිරීමට කැමති ඒ සඳහා අවශ්‍ය පහසුකම් සහිත පිරිසක්ද සිටින බව නිරික්ෂණය විය. එබැවින් වාණිජ වශයෙන් තාණ වගා කරන ව්‍යාවසායකයින් පිරිසක් බහිකර ඒ හරහා කිරී ගොවීන්ගේ තාණ අවශ්‍යතාව සැපිරීම මෙම වැඩිසටහනෙහි අරමුණ විය. අමු තණකාල වශයෙන් විකිණීමට වඩා සයිලේජ් ලෙස සකස් කර විකිණීම වෙළඳ පොල අතින්ද, ගබඩා කර තබා ගැනීමට හැකිවීම හා කළුතබා ගැනීමට හැකිවීම අතින්ද වාසිදායක තිසා වාණිජ වශයෙන් සයිලේජ් සැදීම සිදුකරන ව්‍යවසායකයින් පිරිසක් බිජි කිරීමට කටයුතු කෙරිණි.

මේ සඳහා තණකාල වගා කරන ගොවීන් හට (සේශම් හා බඩ ඉරිගු) අවශ්‍ය තාක්ෂණික දැඹුම හා බේජ ලබා ගැනීම සම්බන්ධිකරණය (50% වියදම ව්‍යාපෘතිය මගින් දැරීමේ පදනම යටතේ) සයිලේජ් සාදන ව්‍යවසායකයින් සඳහා මූලික ප්‍රහුණුව, ප්‍රීමා ආයතනය මගින් දේශීයව නිපදවූ සයිලේජ් ඇපුරුම් කිරීම සඳහා නිපදවන ලද යන්ත්‍රය වැඩිදියුණු කිරීම, එයට සුදුසු පොලිතින් ආදිය පිළිබඳ අවබෝධයක් හා ලබා ගැනීමේ පහසුව ඇති කිරීම, සයිලේජ් නිෂ්පාදනය ව්‍යාපෘතියක් ලෙස ලියාපදිංචි කිරීමට සහාය වීම, අඩුපොලී යය පහසුකම් සඳහා යොමු කිරීම, සයිලේජ් වල ගුණාත්මය පරියෝගණාගාර විශ්ලේෂණ තුළින් සහතික කිරීම හා වෙළඳ පොල අවස්ථා සොයා දීමට පහසුකම් සැලසිණි. මෙම ව්‍යාපෘතිය යටතේ දැනට වාණිජමය වශයෙන් සයිලේජ් නිෂ්පාදනය කරන ව්‍යාවසායකයින් 06 දෙනකු බිජිකර ඇති අතර, ඔවුන් වතා සයිලේජ් නිෂ්පාදනයට අවශ්‍ය සේශම් හා බඩ ඉරිගු වගා කරන විශාල පිරිසක් ද බිජිවී ඇත. ඔහන දැක්වූ සයිලේජ් නිෂ්පාදනාගාර කිලිනොවි, ගල්ලෙවල, කොබේදිගනේ, බුත්තල, මේණුපේ හා මාතලේ ප්‍රදේශ වල පිහිටා ඇති අතර ඔවුන් විසින් 2021 වසරදී සයිලේජ් කිලෝග්රිය්ම විසි ලක්ෂයකට වැඩියෙන් නිපදවනු ලැබූ අතර මෙම වසරදී මේ දක්වා කිලෝග්රිය්ම ලක්ෂ හතකට වඩා නිපදවා ඇති. දැනට ඔවුන් විසින් අවම වශයෙන් පුද්ගලයින් 04 දෙනකුට පමණ එක් නිෂ්පාදන ස්ථානය රකියා අවස්ථා ලබාදී ඇති අතර පැයකට සයිලේජ් කිලෝග්රිය්ම 1600-1800 අතර නිපදවීමේ හැකියාවක් ඔවුන්ගේ නිෂ්පාදනාගාර සතුව පවතී. මෙම ව්‍යාපෘතය තණ කොළ නිෂ්පාදනය කරන හා සයිලේජ් නිෂ්පාදනය කරන යන කණ්ඩායම් දෙකටම ලාභඥයි ව්‍යාපෘතයක් ලෙස සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.



එස්.එම්.ආර්.එම්. සුහසිංහ මහතා      එ.එල්.පුණුසිරි මහතා

## 19. ප්‍රශනක්ට ගොවීපල යොදවුම් කළමනාකරණය ගොවීපල ලාභය වැඩි කරයි.

- |       |  |
|-------|--|
| නම    | -      එ. එල්. පුණුසිරි මහතා                               |
|       | -      එස්. එම්. ආර්. එම්. සුහසිංහ මහතා (ව්‍යාපේක නිලධාරී) |
| ආයතනය | -      Cargills Quality Dairies                            |

කාගිල්ස් ආයතනය, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, MOD ව්‍යාපාතිය සහ මුලු සමාගම අනුග්‍රහයෙන් 2021 වසරේ ආරම්භ කරන ලද පස් අවුරුදු කිරී සංවර්ධන වැඩිසටහන යටතේ හිගුරක්ගොඩ කිරී ශිංහකරණ මධ්‍යස්ථානයට අයත් පුදේශයේ ඇති කිරී නිෂ්පාදන ඒකක මට්ටම් පවතින ගැටළු, පවතින සම්පත් සහ තව දුරටත් නිෂ්පාදනය දියුණු කිරීමට ඇති හැකියාව සෞඛ්‍ය බලන ලදී. ඒවා ගොවීපල සංචාරය, සම්මුඛ සහ කණ්ඩායම් සාකච්ඡා පැවත්වීම වැනි නිර්ණායක ඔස්සේ තක්සේරු කරන ලදී.

ඒ අනුව තෝරා ගැනුණු හිගුරක්ගොඩ පුදේශයේ ඇති මෙම කිරී ගොවීපොලෙහි නිෂ්පාදනය අඩුවීමට ප්‍රධාන හේතුවක් ලෙස වසර පුරා ආහාර සහ ජලය සැපයීමට නොහැකි වීම හඳුනා ගන්නා ලදී. ගොවීපොලෙහි නැමිලියන් 7 ක් සහ කිරී දෙන එළදෙනුන් 4 ක් ඇතුළත් මුළු සතුන් 14 ක් සිටි අතර දිනකට සතෙකුගේ කිරී නිෂ්පාදනය ලිටර 5 ක් පමණ විය. සතුන්ගේ ආහාර ලෙස මග දෙපසින් කපා ගන්න ලද ගුණාත්මයෙන් අඩු තණකොළ සතාගේ බරින් 6-8 % ක් පමණද, බ්‍රේමට ජලය දිනකට දෙවරක් පමණක්ද ලබා දෙන බව නිරීක්ෂණය විය.

හඳුනාගත් මෙම ගැටුපුව නිරාකරණය කිරීමට, තාණ වගා කිරීම සඳහා ජලය සැපයීමට ක්ෂේත්‍ර මුලු පහසුකම් සහ උසස් තාණ විශේෂයක් වන පැවැත්ත තාණ දඩු ලබා දෙන ලදී. දුරකථන, සමාජ මාධ්‍ය, පුහුණු වැඩිසටහන්, කණ්ඩායම් සාකච්ඡා සහ ගොවීපල සංචාර ඔස්සේ අපගේ ව්‍යාපේක නිලධාරීන් නිරන්තරයෙන් ගොවී මහතා සමග සන්නිවේදනය කරන ලදී. වසර පුරා ආහාර සුරක්ෂිතතාව සඳහා තාණ වගා කිරීම, සම්පූර්ණ මිගු සලාක (TMR) සැකසීම සහ සයිලේංස් සැකසීම පිළිබඳව ගොවී මහතාව පුහුණු කිරීම සිදුකරන ලදී. මේ නිසා, 2022 වසර වන විට ඔහුට වසර පුරා ආහාර ලබා දීමට හැකියාවක් ලැබුණු අතර ලබා දෙන ආහාර ප්‍රමාණය සතාගේ බරින් 10% පමණ දක්වා වැඩි කිරීමටත් ද්‍රව්‍ය පුරාම බ්‍රේමට ජලය ද සැපයීමටත් ඔහුට හැකි විය.

එහි ප්‍රතිඵ්‍යෘති ලෙස 2021 වසරට සාපේක්ෂව ගොවීපොලේ සමස්ත කිරී නිෂ්පාදනය 2022 වසර වන විට 180 % න් ඉහළ ගොස් ඇති බවත් එක් සතෙකු දිනකට නිපදවන කිරී ප්‍රමාණය 2022 ඔක්තොබර් මස වන විට ලිටර 5 සිට 14 දක්වා වැඩි වී ඇති බවත් නිරීක්ෂණය විය. ගොවීපොලේ සමස්ත දෙනික කිරී නිෂ්පාදනය ලිටර 20 සිට ලිටර 54 දක්වා මෙම වසරක පමණ කාලය තුළදී වැඩි විය. තවද කිරී විකිණීමෙන් පමණක් ලද ආදායම රු. 105,840 සිට රු. 226,800 දක්වා වැඩි විය.

ඒ අනුව, ගුණාත්මයෙන් අඩු තාණ වෙනුවට උසස් තත්ත්වයේ තාණ, TMR සහ සයිලේංස් ආහාරයට දීම සහ ද්‍රව්‍ය පුරා බ්‍රේමට ජලය ලබාදීම මගින් කිරී නිෂ්පාදනය සැලකිය යුතු ලෙස වැඩිවන බව මෙම ගොවී මහතා පෙන්වුම් කර ඇත. ඒවාගේම, සයිලේංස් ලෙස තාණ සංරක්ෂණය කිරීම මගින් වියලි කාලයේදී ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම මගින් තිරසාර කිරී නිෂ්පාදනයක් පවත්වා ගත හැකි බවත් ඔහු විසින් පෙන්වා දී ඇත.



ଆର୍.ଲିମି. କାରକ ଦିଲ୍ଲୀଙ୍ଗାନ୍ ମହିଳା  
ଚତୁର୍ବୀର ସଂପର୍କଦିନ ଉପଦେୟକ



## ଆର୍.ଲିମିନ୍. ଜମନ୍ଦୁଲୋର ମହତ୍ଵ

20. වැඩිපුර තෙනු වවා අමතර ආදායමක් ලබමු.

නම	-	ආර්. එම්. ඩී. සමන්කුමාර මයා
පැහැදිලි තොරතුරු	-	අධින්පේෂක
පළාත	-	වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

ఈఁడు అచ్చేబైనీను లొకు లెసి కల్గాండుకరుణయ కర గైనీల వ్యలిను లేది ఆందుయమకు లొకు గైనీల సమిబెన్దవ సూర్యపక లైబిసిటెన్హన్స్కు వయిషి పల్లాంతే క్యర్కౌన్సిల్ల డిస్ట్రిక్టుకుయే అభినీపోల పశ్చ లెవెద్సు కొపియాడుయే కిరి గల పూలునుయే నీయత జీల పరిమాణ తెగులీను ప్రిరిపకు స్థిర కరగెన యను లాపిడి.

මෙම ගොවීන් කිරී ගව පාලනයේ යෙදෙන අතර, තම සතුන්ගේ අවශ්‍යතාවයට සරිලන පරිදි පමණක් තාණ වගාව තබුන්තු කර ගෙන ගොස් ඇතු. එහෙත් 2021 වර්ෂයේ වයඹ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පැය වෙළඳු තිළධාරීන් හා සත්ත්ව සංවර්ධන උපදේශකවරුන් විසින් තාක්ෂණික උපදෙස් ලබා දීමෙන් තාණ වගාව ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්ත කරවීමට පොළඹවන ලදී.

එහිදී මෙතෙක් වග නොකළ තම ඉඩම් යොදාගනිමින් හා පවුලේ ගුමය උපරිම ලෙස හාවිතා කරමින් ලැබුණ තාක්ෂණික උපදෙස් වලට අනුව වැඩි දියුණු කළ තෘණ ප්‍රහේද වග කරන ලදී. ඉන් ලැබෙන වැඩි අස්වින්න තම සහෝදර ගොවී මහතුන්ට අලේවි කිරීමට ඔවුන් විසින් කටයුතු කරන ලදී. ලැබුණු ආස්ථික වාසිය තිසා මෙම ගොවී මහත් විසින් තෘණ වගාව තවදරවත් ව්‍යාප්ත කර ඇත.

මෙලෙස ගොවීමහතුන් හය දෙනෙකු විසින් අක්කර 11ක ඩුම්යක තාණ වගා කර, තාණ අස්වැන්න කි.ගු. 114,000 ක් පෙනෙනු ලබයි.

ලේ අනුව අඩන්පොල පරු වෙළදා කොට්ඨාසයේ ආර්ථික නී. සමන් කුමාර අක්කර 1.5ක තාණ වගාවකින් රු. 400,000 ආදායමක් ද, එස්.එම්. පු.වි බණ්ඩා අක්කර 1.5ක තාණ වගාවකින් රු.150,000ක ආදායමක් ද, කේ.පි. තුසින මධ්‍යජාත් සේනාරත්න අක්කර 0.5ක තාණ වගාවකින් රු. 27,000ක ආදායමක් ද, බ්ලි. ලහිරැ පැතුම් සුමතිපාල අක්කර 04ක තාණ වගාවකින් රු. 350,000ක් ද, එව්.එෂ්. දිනේෂ් ප්‍රියාකර ජයසිංහ අක්කර 01ක තාණ වගාවකින් රු. 60,000ක ආදායමක් ද, එම්. නෙල්කා නිලංගනී මැද්දෙපොල අක්කර 2.5ක තාණ වගාවකින් රු. 45,000ක ආදායමක් ද එක් කුපූම්වාරයකදී ලබා ගෙන ඇත.

තම යෙදුවුම් මනාව කළමණාකරණය කිරීම තුළින් ව්‍යාපාරයක් ලෙස තාන වගාව සාර්ථකව සිදුකරගෙන යමින් අමතර ආදායමක් ලබා ගැනීමට හැකි බව ඉහත උදාහරණ මගින් සාර්ථකව පෙන්වයි.



වෛද්‍ය එච්.එච්.ඒ.ඒ.එච්. පියසිරි

## 21. කිරී සැපයුම් බාමයේ පහසුකරණයට පැහැදු වෙළුන කේතුවේ දායකත්වය

නම	-	වෛද්‍ය එච්. එච්. ඒ. ඒ. එච්. පියසිරි
පැහැදු වෛද්‍ය කාර්යාලය	-	පාදුක්ක
පළාත	-	බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

පාදුක්ක පැහැදු වෛද්‍ය කොට්ඨගයේ කිරී ගව පාලනය සඳහා ඉහළ විභාවයක් ඇත. එහෙත් පසු හිය කාලය තුළ කිරී ගොවීන් තම ව්‍යාපාර වැඩි දියුණු කළේ රූතා පුළු වශයෙනි. එමෙන්ම තරුණ ප්‍රජාව කිරී ගව කර්මාන්තය සඳහා යොමුවීම ඉතාමත් අඩු වී ඇත. ගොවීන් සමග සකවිතා කිරීමේ දී නිෂ්පාදන වියදම ඉහළ වීමත්, ඔවුන් සිදු කරන කැප කිරීමට ලැබෙන ලාභය ප්‍රමාණවත් නොවන බවත් පෙනුනි. එම නිසා ගොවීන් කිරී ගව පාලනයෙන් ඉවත් වීමටත්, කිරී වලට විවිධ ද්‍රව්‍යන් එකතු කිරීමටත් පෙළුම් තිබුණි.

එමෙන්ම විවිධ අතරමැදියන් මගින් කිරී ගොවීන් ගසා කැමට ලක්කර තිබුණි. කොට්ඨගයේ කිරී එකතු කරන පිළිගත් ආයතන වලින්ද කිරී සඳහා ගොට්ඨාට සාධාරණ මුදලක් ලැබේ නොතිබුණි. ස්වයං පාලිත කිරී සම්ති මගින් එක් එක් ගොවීයාගේ කිරී වල SNF හා මේද ප්‍රතිගතය දෙනීකව සන්නය කිරීමකින් තොරව මුදල් ගෙවා තිබුණි. ඒ හෙයින් තම කිරී සඳහා ගෙවන මුදල පිළිබඳ ගොට්ඨාට විශ්වාසයක් නොතිබුණි. එහිදී ගුණාත්මක බවින් ඉහළ කිරී ලබාදෙන ගොට්ඨාටද, කිරී වලට ජලය එක් කර ලබා දෙන ගොට්ඨාටත් සමාන ගෙවීමක් ලැබේ. එම නිසා කිරීවල ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමට එය දැඩි බාධාවක් බව පෙනුනි.


මෙම ගැටළු නිරාකරණය කර කිරී ගොවීන්ට වැඩි මුදලක් කිරී සඳහා ලබා දෙන්නේ කෙසේද යන්න සිනා බැලීමේ දී මධ්‍ය පරිමා ව්‍යාපායකයින් කිහිප දෙනෙක් කොට්ඨගය තුළ ගොඩ නැංවීම ගැටළවට යම් විසඳුමක් විය හැකි බව අවබෝධ විය. ඒ අනුව ආයතන 03 ක් තෝරා ගෙන ඔවුන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡා කළම්. එම ගැටළු සාකච්ඡා කර වැඩි සහනක් සකස් කළම්. මා පැවැත්‍ර උපාධියෙන් ලබා ගත් දැනුමද උපයෝගී කර ගෙන ඔවුන්ගේ තාක්ෂණික දැනුම ඉහළ දීමා ගැටුපුවට විසඳුම් ලබා දීමට කටයුතු කළම්.

මෙම නිෂ්පාදකයින් වැඩි දෙනෙක් නිෂ්පාදන සඳහා milk powder හාවත කරමින් තිබුණි. නව තාක්ෂණය මගින් ඔවුන්ගේ නිෂ්පාදන සියල්ල එල කිරී හා මේ කිරී වලින් සිදු කිරීමට දැන් හැකි වී තිබේ. ඒ සඳහා ගොවීන්ගේ කිරී එකතු කිරීමේ ජායාක් ඇති කළම්. එම එක් එක් ආයතන සමග හා කිරී ගොවීන් සමග සාකච්ඡා කර පිරිසිදු කිරී නිෂ්පාදන අලවිය ගක්තිමත් කරමින් ගොවීන්ට කිරී සඳහා ඉහළ මිලක් ලබා දීමට කටයුතු කළම්. වර්තමානයේ දී මෙම ව්‍යාපායකයන් කිරී ගොවීන්ගේන් එකකිරී ලිටරයක් 150.00 කට හා මේ කිරී ලිටරයක් 160.00 ලබා ගනී. එසේ වුවද තවමත් වෙනත් ප්‍රධාන ආයතන කිරී මිලදී ගනු ලබන්නේ ලිටරයක් 110.00 ත් 115.00 ට පමණි. මෙම ව්‍යාපාතිය මගින් කිරී ගොට්ඨාට විශාල ප්‍රතිලාභයක් ලබා දීමට හැකිවිය.

කිරී ගොවීන්ට පමණක් නොව මෙම ව්‍යාපාර නිසා අප ව්‍යාපාතිලාභී නිෂ්පාදකයාටද විශාල ලාභයක් ලැබේ ඇත. Good Life, Happy Dairy, Ruhunu Dairy ආයතන 03 සඳහා ව්‍යාපාති ලබා දෙමින් ඔවුන්ගේ නිෂ්පාදන ගුණාත්මකව හා තාක්ෂණික දියුණුවට කටයුතු කළම්. මෙම ව්‍යාපාති නිසා මාසිකව Good Life ආයතනය milk powder සඳහා වියදම වූ 966,000.00 මුදලක් ඉතිරි කර දීමට හැකි විය.

ශ්‍රී ලංකාව තුළ කිරී කර්මාන්තය ඉහළ නැංවීම සඳහා දියර කිරී ප්‍රවලිත කිරීම පමණක් නොව කිරී ආශ්‍රිත විවිධ නිෂ්පාදන යෝග්‍ය වර්ග, Curd, විශ් ,බටර්,පනිර කිරී ආශ්‍රිත රස කැවිලි පරිහෙළුපනය ඉහළ දැමිය යුතුය.

එමගින් කිරී ගොට්ඨාට ඉහළ මිලත් ලබාදිය හැකි බව මෙම ව්‍යාපාතිය මගින් පැහැදිලි විය.



මෙදාන මී.ඩේ. ගමගේ හර්ෂණ වීරක්කොච්චි මහතා

## 22. පැහැදුෂ සේවාව හරහා සංවිධානය වෙමු. වැඩි ප්‍රතිලාභ ලබමු.

ආයතනය

- හෝමාගම කිරී නිෂ්පාදකයන්ගේ සම්තිය

පැහැදුෂ කොට්ඨාගය

- හෝමාගම

පළාත

- බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

හෝමාගම කිරී නිෂ්පාදකයන්ගේ සම්තියට අනුබද්ධව මේ වන විට ගව, එම ගොවීපලවල් පිළිවෙළින් 304, 97 හා 75 ක් ඇත. මේ වන විට වාර්ෂිකව එලකිරී ලිටර 1,104,125 ම් කිරී ලිටර 803,000 එම කිරී ලිටර 3,000 ක් නිෂ්පාදනය කරයි. මෙම සම්තිය මගින් විවිධ රාජ්‍ය හා පුද්ගලික ආයතන කිරී මිලදී ගනී. උදාහරණ ලෙස මිල්කේස්, ගොන්ටෙරා, සමූහකාර සම්මිත හා කුඩා පරිමාන කිරී එකතු කරන්නන් වේ. මෙම සම්තිය මගින් පාඩු තොළබා කිරී කරමාන්තය කරගෙන යාමට සාමාජිකයින් දැනුවත් කිරීම සිදුකරයි. ආදායම් විද්‍යම් සම්බන්ධව ඉතාමත් උනන්දුවෙන් සොයා බැලීමද, උසස් තත්ත්වයේ කිරී ලබාගැනීමට අවශ්‍ය කටයුතුද සිදුකරයි. හෝමාගම කිරී නිෂ්පාදන සම්තිය කිරී වල ගුණාත්මක හාටය අනුව ඉහළ මුදලක් සාමාජිකයින්ට ලබාදීමට මැලිනොවේ. තවද වැඩිපුර මුදල් ලබාගැනීමට නම් ගුණාත්මක කිරී ලබාගැනීමට ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධව සම්ති සාමාජිකයින්ට අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීමද සිදුකරයි. සම්තියේ ලාභ ඉතාමත් සාධාරනව බෙදී යන පරිදි කටයුතු සකසා ඇති අතර, විනිවිධානවයකින් එම කටයුතු ඉටු කිරීමද, මෙම සම්තියේ පැවැත්මට හා ප්‍රගමණයට හේතුවේ ඇත.

එපමණක් තොට මූල්‍යමය වශයෙන් කිරී කරමාන්තයට අතහිත අවශ්‍ය සාමාජිකයින්ට ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය හා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට උදුවූ උපකාර කිරීමද මෙම සම්තියේ කවත් එක් රාජකාරී කටයුත්තක් වෙයි.

මෙම සම්තිය තම සේවාවන් තවදුරටත් ගක්තිමත්ව ඉදිරියට රැගෙනයාමට කටයුතු සැලසුම් කර ඇති අතර, ශිතාගාර පහසුකම් සහිත බහුකාරුය ගොඩනැගිලි අලෙවී පියසක් සහිතව ඉදිකරවා ගැනීම, තවදුරටත් සාමාජිකයින් ව්‍යාපාරික මට්ටමට උසස් කිරීම, කිරී එකතු කිරීමට පුරුණකාලීන කළමණාකාරවරයෙකු පත් කිරීම, සවස් කාලයේ කිරී ගැනීමට ගොවීන්ව උනන්දු කරවීම හා කිරී එකතු කිරීමේ කුමවේදයක් සකස් කිරීම, ගොවීපලන් ලබා දෙන ප්‍රතිලාභ තවදුරටත් වැඩි කිරීමට ඉදිරියේදී මූල්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් ගොවීන්ට ලබා දෙන ඡාය පහසුකම් ප්‍රථිල් කිරීම එම අලුත් අමුණු හා බලාපොරොත්තු අතර වෙති.

එකමුතුව එක්ව සංවිධානගත්වීම තුළින් තනිව ලබා ගැනීමට තොගැකි බොහෝ ප්‍රතිලාභ ලබා ගත හැකි බවත් එය රටෙහි කිරී නිෂ්පාදනයට දිනාත්මකව බලපැමි කරන බවත් මෙම කඩාව මනාව පිළිසිඩු කරයි.



වෛද්‍ය එම්.පී.ඩී.එස්.නී. මිගහකොටුව එස්.රී. අගිලාජ් මහතා

### 23. සේවය කිරී නිෂ්පාදනය තුළින් නාගරික වෙළඳපොල ජය ගැනීම.

නම	-	එස්. රී. අගිලාජ් මහතා
පුදු වෛද්‍ය කාර්යාලය	-	තලාකුමිය
පළාත	-	මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

තම සියා හා පියා සත්ත්ව පාලන කටයුතු වල නියුලෙන ආකාරය කුඩා කළ සිටම අත්විදි අගිලාජ් මහතා සත්ත්ව පාලනයට ඇල්මක් ඇතිකරගෙන ඇත්තේ ඉතාමත් කුඩා කාලයේ සිටය. 1952 වසරේ තම සියා වන තවකියාපිල්ලේ මහතා විසින් කුඩා ගොවිපලක් අරඹා පසුව එම ගොවිපල තම පියා වන සෝම්සූන්දරම් මහතා විසින් කරගෙන යන ලදී. මුළුන්ම දේශීය කුකුලන් 15-20 අතර ප්‍රමාණයක් හා ගවයින් 3-4 අතර ප්‍රමාණයක් එහි සිට ඇත. තම පියා 1985 වසරේ එම ගොවිපල බොයිලර් කුකුලන් 2000-3000 ඇති කරන ගොවිපලක් බවට වැඩි දියුණු කර ඇති අතර, වසර 35 ක පසුව පියා විසින් තම ගොවිපල ඉදිරියට පවත්වාගෙන යාම සඳහා තම ප්‍රතා වන අගිලාජ් මහතාට පවරා ඇත.

නමුත් කුකුල් ආහාරවල මිල අධික වීමත්, ආහාර වල හිග කමත් නිසා අගිලාජ් මහතා තම සත්ත්ව පාලන කටයුතු වෙනත් දියානතියකට හරවා ඇත. එනම් ගව පාලනය ඉතාමත් සුක්ෂම කිරීම කාලෝචිත බව විවෘතත් හෙතෙම තම ගොවිපල ඒ සඳහා නවීන ගවගාල් හා නිෂ්පාදන හැකියාව වැඩි සතුන් යොදාගෙන වැඩි දියුණු කරන කරන ලදී. ඒ සඳහා ඔහුට තලාකුමිය පුදු වෛද්‍ය නිළධාරී හා එහි සත්ත්ව සංවර්ධන නිළධාරී ඇතුළු පුදු වෛද්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඉතාමත් අනුගි තාක්ෂණික උපදෙස් ලබයි ඇත. මින් නොනැවතුනු අගිලාජ් මහතා කිරී දෙවිමට අවශ්‍ය යන්තු මිලදී ගත් අතර, ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව කිරී නිෂ්පාදනය වැඩි කිරීමට උනන්දුවෙන් කටයුතු කර ඇත. තවද තම පියා සහ සියා සත්ත්ව පාලනය සිදු කළ ආකාරයට වඩා නවීන කුම උපයෝගී කර ගැනීම මෙහිදී කැපී පෙනෙන විශේෂත්වයකි.

තවද සතුන්ට TMR ලබයිම ඒ තුළින් වැඩි කිරී නිෂ්පාදනයක් ලබාගෙන ඇත. තම අසල්වාසී අනෙකුත් ගොවී මහතුන්ද, සම්බන්ධ කර ගනීමින් උසස් තත්ත්වයේ දියර කිරී එකතු කර, තමාගේම ව්‍යාපාරයක් Kandy Milk Center නමින් ප්‍රමුඛ නමක් දිනා ඇති ව්‍යාපාරයක් මහනුවර නගරයේ පවත්වාගෙන යයි. මෙහි කිරී මෙන්ම අගය එකතු කළ නිෂ්පාදන ලෙස මි කිරී, එළ කිරී වැනි ද්‍රව්‍යන්ද අලෙවි කිරීම විශේෂත්වයකි.

තම දෙමාරියන්ගෙන් මුළුක මගපෙන්වීම ලබාගත් මොනු තම කැපවීම, උනන්දුව හා තව තාක්ෂණික කුම පිළිබඳව තිබු විශ්වාසය වර්තමානයේ සාර්ථක ව්‍යාපාරයක හිමිකරුවකු කිරීමට මගපාදා ඇත.



වෛද්‍ය ඩී. නිරෝෂ්නි මෙන්ඩිස් එස්.එස්.එස්. දේශප්‍රිය මහතා ඩී.ච්ලි.ඩී.එච්. සඳරුවන් මහතා සත්ත්ව සංවර්ධන උපදේශක

## 24. කිහුම් ක්‍රමයට මිගව පාලනයෙන් වැඩිපුර ආභායමක් ලබාගැනීම් භැංකු

නම	-	ඩී. ඩ්ලිල්ච්. ඩී. හර්ෂ දිලංක සඳරුවන්
පුදු වෛද්‍ය කොට්ඨාසය	-	තෙළුල්ල
පළාත	-	උගව පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

සඳරුවන් මහතා වසර 12 ක පමණ කාලයක් නිදැලි ක්‍රමයට මේ ගව පාලනය සිදු කරන ලද ගොවී මහතෙක් වෙයි, හෙතෙම පුදු වෛද්‍ය කාර්යාලය සමග සම්බන්ධ වන්නේ 2018 සිටය ඉන් අනතුරුව එම මහතාගේ සත්ත්ව පාලන කටයුතු වල තත්ත්වය සහ මහුට ඇති ගැටලු සම්බන්ධව තෙළුල්ල පුදු වෛද්‍ය කාර්යාලය සම්ගින් සොයා බලා තත්ත්ව කාර්යාලය සිදු කරන ලදී එහිදී මේ ගවයන් 60 දෙනෙකු ගොවීපලෙහි සියුරුයද කිරී ගන්නා සතුන් ගණන සතුන් 18 ක් බවත් සතුන්ගේ මුළු කිරී නිෂ්පාදනය ලිටර් 25 ක් බවත් සතුන්ගේ සාමාන්‍ය කිරී ප්‍රමාණය ලිටර් 1.5 ක් බවත් ගැබූ දෙකක් අතර පරතරය මාස 20කට අධික බවත් ගිරි ස්කන්ද දුරශකය 2 - 2.5 ක් අතර බවත් සොයා ගන්නා ලදී, පසුව මේ ගව පටිවී වස්සකු ආදේශ කිරීම අනවශ්‍ය සතුන් 20 දෙනෙකු විකිණීමක් එම මුදල් හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවන් අත දීම මත 2021 වසරේ නව ගව ගාලක් සහ උසස් ආරයේ තාණ වගාවක් කිරීම ආරම්භ කර ඇත. නිදැලි ක්‍රමයට මේ ගව පාලනය නියුතු සඳරුවන් මහතා මේ වන විට සුක්ෂ්ම ක්‍රමයට මේ ගව පාලනය ඉතාමත් සාර්ථකව සිදුකරගෙන යන ගොවී මහතකු ලෙස දැක්විය හැක. උනන්දුව, කුපවීම හා තෙළුල්ල පුදු වෛද්‍ය නිලධාරීන් හා සත්ත්ව සංවර්ධන නිලධාරී මහතාගේ මගපෙන්වීම යටතේ අහිජනන හැකියාව වැඩි ඉතාමත් නිරෝගී ස්කන්ද දුරශකය 3.5 දක්වා ඉහළ සතුන් මෙම ගොවීපලෙහි ඇත. ගැබූ ගැන්වීම දෙකක් අතර පරතරය මාස 18 ක් දක්වා අඩු කර ගැනීමට ද සමත් වී ඇත, කිරී දෙන සතුන් ප්‍රමාණය 58 ක් දක්වා ඉහළ නංවා ගෙන ඇත. සතෙකුගේ සාමාන්‍ය කිරී ප්‍රමාණය ලිටර් 2.8 ක් තෙක්ද මාසික දළ ආදායම රුපියල් 130,000 ක් දක්වා ද වැඩි වී ඇත. තවද ඉදිරියේදී මුදවුපු කිරී නිෂ්පාදනය කෙරෙහි අවධානයක් යොමු කර ඇති සඳරුවන් මහතා කිරී වලට අමතරව කාබනික පොහොර 50,000 kg - 700,000 kg ප්‍රමාණයක් වාර්ෂිකව අලෙවී කරන අතර වාර්ෂිකව පිරිමි සතුන් හා ගැබූ ගත් දෙනුන් දෙදෙනෙක් බැහින් අලෙවී කිරීම සිදු කරයි.

තාණ දඩු කැබලි 50,000 ක් පමණ ප්‍රමාණයක් වාර්ෂිකව අනෙකුත් ගොවී මහතුන් හට අලෙවී කිරීම මගින් ආර්ථික මෙන්ම සාමාජික සත්කාර්යයක් ද සිදුකරයි. තාණ වගා කර ඇති භූමිය වටා ආරක්ෂිත විදුලි වැටක් ඉටුකර කර ක්‍රමවත් ජලසම්පාදනය සිදුකර සාර්ථක තාණ වගා කරුවෙකුට හිමිකම් කියයි. මෙම සියලු කටයුතු ඉටුකර ගැනීම සඳහා තෙළුල්ල පුදුවෙදා කාර්යාලය මගින් ඉතාමත් අනුගි තාක්ෂණික දැනුම හා ආකල්ප වර්ධනය සිදු කර ඇත, එහිදී පටිවී වස්සකු තොරා දීමට, අනවශ්‍ය සතුන් ඉවත් කිරීමට, බනිජ හා විව්තින් ලබාදීම, තාණ වගාව පටන් ගන්න අවස්ථාව හා පටන්වා ගැනීමට මුළු ආයතන සම්බන්ධකරණයට, සත්ත්ව රෝග පාලනය හා අහිජනනයට, දියර කිරී අලෙවීය සහ කිරී මිලදී ගැනීමට ඇති ආයතන සම්බන්ධිකරණය, කාබනික පොහොර නිෂ්පාදනයට හා අලෙවීයට, තාණ දඩු හා තාණ ඉල්ලුම්කරුවන් හඳුන්වාදී සම්බන්ධිකරණය යනාදිය දැක්විය හැක.

නිෂ්පාදන හැකියාව අඩු සතුන් වැඩි ප්‍රමාණයක් නඩත්තු කිරීම වෙනුවට නිෂ්පාදන හැකියාව ඇති සතුන් තොරාගෙන උසස් පොළුණයක් සැපයීම මගින් ආර්ථිකව වැඩි ලාභයක් ලබා ගත හැකි බව මනාව පැහැදිලි කර ඇත.



වෛද්‍ය ඩී. නිරෝෂිකී මෙන්චිස්



ඒස්. එස්. එස්. දේශපාල මහතා  
සත්ත්ව සංවර්ධන උපදේශක



එම්. ඩබ්. ව්‍යසන්ත මහතා

## 25. උච්ච යොදුවූ නිවැරදිව කළමනාකරනය කළහොත් මී ගව පාලනය ලාභදායීවේ

නම :- එම්. ඩබ්ලුව්. ව්‍යසන්ත මහතා

පුදු වෛද්‍ය කාර්යාලය :- තෙලුල්ල

පළාත :- උග්‍ර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

ව්‍යසන්ත මහතා නිදැලි ක්‍රමයට මී ගව පාලනය තමන් විසින්ම වසර 15 ක් පමණ කාලයක් සිදු කරගෙන ගිය ගොවී මහතෙකු වෙයි. තම මහන්සිය හා කුපිටිම නිඹුණද සතුන් 80 ක් පමණ සිටි මී ගව පටිචිය තමාට ලබා දෙන ආදායම තම පවුලේ දරුවන්ගේ වියදම් සඳහා ප්‍රමාණවත් නොවීම සම්බන්ධව හෙතෙම ඉතාමත් කනස්සල්ලෙන් කළේ ගත කර ඇත. 2018 වසරේ තම ගොවිපල වඩා ලාභදායී කරගැනීමට අවශ්‍යතාවය හා තමාට ඒ සඳහා තිබූ ගැටලු හා දුෂ්කරතා සම්බන්ධව පුදු වෛද්‍ය කාර්යාලය සමග සාකච්ඡා කර ඇත.

මහුගේ පටිචිය සතුන් සිටිය ද උසස් ආරයේ සතුන් නොසිටීම, නිෂ්පාදන ප්‍රමාණය සතෙකුගෙන් කිරී ලිටර 1.5 ක් පමණ වීම, කිරී ගන්න සතුන් ප්‍රතිශතය 26% පමණ බවත් සතුන්ගේ ගිරි ස්කන්ධ ද්රැගකය 2-2.5 ත් බවත් තත්ය කාර්ය සාධනය කිරීම මගින් පුදු වෛද්‍ය කාර්යාලය සොයා ගන්නා ලදී. මෙම ගොවිපල ලාභ ලබන සූක්ෂ්ම ගොවිපෙළක් බවට පත් කිරීමට අවශ්‍ය මුලික දැනුම, ආකල්ප පුදු වෛද්‍ය කාර්යාල මගින් සපයා ඇත, මේ වන විට සතුන්ට අවශ්‍ය පෝෂ්‍යදායී තාණ හිගකමත් තාණ වගා කිරීමට මහුට ප්‍රමාණවත් ඉඩමක් නොමැති බවත් නිසා වැඩිපුර සිටි නිෂ්පාදන හැකියාව අඩු මී ගවයින් 30 දෙනෙකු රු. 1280,000 ට අලෙවි කර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් රු. 1500,000 තුළ මුදලක් ලබා 2020 වසරේ රු. 600,000 ක වටිනාකම්න් යුත් අක්කර හතරක ඉඩමක් තාණ වගා කිරීම සඳහා මිලදී ගත් අතර 2021 වසරේ දෙමුහුන් නේපියර වගාකර ජල සම්පාදනය සඳහා විසුරුම් ජල පද්ධතියක් ස්ථාපිත කළ මහු ඒ සඳහා සුදුසු වගා ලිඳක් ද භුමිය වටා ආරක්ෂිත විදුලි වැටක් ද ඉදිකර ඇත.

වාර්ෂික තාණ නිෂ්පාදනය 850,000 ක් වන අතර අතිරික්ත තාණ අලෙවි කර අමතර ආදායමක් හිමිකර ගැනීමට මහුට ප්‍රාථමික වී ඇත. Covid වසංගතය පැවතුනද දුරකථන මාරුගයෙන් පුදුවෛදා කාර්යාලය සමග සම්බන්ධ වී පුහුණු අවශ්‍යතා ඉටුකර ගැනීම සිදු කර ඇත. පුදු වෛද්‍ය කාර්යාලය කාර්ය මණ්ඩලය අවශ්‍ය තාක්ෂණික උපදෙස් හා බාහිර ආයතන සමග සම්බන්ධිකරණය සිදු කර ව්‍යසන්ත මහතාට මෙම කාර්ය සාර්ථක කරගැනීමට හැකියාව ලබා දී ඇත. මාසික ආදායම රු. 117,500 ක් දක්වා ඉහළ ගොස් ඇත. ගිරි ස්කන්ධ ද්රැගකය 3 දක්වා වැඩිවි ඇති අතර පැටවි උපත් දෙකක් අතර පරතරය මාස 18 දක්වා අඩුවි ඇත.

ගුණාත්මක තත්ත්වය උසස් තාණ අවශ්‍යතාවය තම ගොවිපල තුළ ම නිපදවා ගැනීමත් ඒ සඳහා වැඩි උවමනාවක් හා අවශ්‍යතාවය තේරුම් ගැනීමත් සතුන්ගෙන් උපරිම නිෂ්පාදනයක් ලබා ගැනීමට දායක වන බව මෙම කථාවෙන් මනාව පැහැදිලි කරයි.



## ଡේ.එස්.ලී අලබිසිංහ මහතා

26. මහවැලි දායකත්වය තුළින් තසණ වගාව ප්‍රවර්ධනය කර දියර කිරී නිෂ්පාදනය ඉහළ නැංවීම

නම	- ජේ. එස්. ඩී අබේසිංහ සහකාර අධ්‍යක්ෂ (ධිවර හා පැණ සම්පත් සංවර්ධන),
ආයතනය	- ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

ශ්‍රී ලංකා මහවැලි අධිකාරීයේ මහවැලි කළුප ආත්මත කිරී ගව ගොවිපලවල වාර්ෂික දියර කිරී නිෂ්පාදනය හා ගොවිපල ආදායම දෙගුණ කිරීම, පවුලේ පෝෂණය ඉහළ නැංවීම සහ සමෝධානිකව පරිසර හිතකාමී ගොවිපලක් නිර්මාණය කිරීම අරමුණින් කිරී ගව කර්මාන්තය විධිමත් කර ව්‍යවසායික මට්ටමට ප්‍රවර්ධන කිරීම සඳහා සංවර්ධන වැඩසටහන් කියාත්මක කරණු ලබයි.

කිරී ගෙවිපල සතු සම්පත් එලදායීව, කාරෝක්ෂමව, පරිසර හිතකාලීව හාවිතා කිරීම සතුවුදායක මට්ටමක නොමැති බවත්, ගෙවිපල සතුන් සඳහා ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව ආහාර හා ජලය සැපයීම පිළිබඳ සැලකිලිමත් නොවීමත් තිසු ගෙවිපල කිරී තිශ්පාදනය හා ලැබෙන ලාභය විහාර මට්ටමට ලගාවීමට නොහැකි වීමට පධාන හේතුව වී ඇත.

මහව�ලි කිරී ගෙ ගොව්පල අතරින් 10% ක් පමණක් තම සතුන්ට අවශ්‍ය ආහාර සැපයීමට වැඩිදියුණු තාණ වගාකර භාවිතා කරයි. නමුත් බොහෝ ගොව්පලවල සතුන් පෙෂ්ඨන උග්‍රණතාවයෙන් පෙළෙන අතර පොදු තාණ භූමි අජේක්ෂාවෙන් සිටියි. දෙනකගේ සාමාන්‍ය දෙනික කිරී නිෂ්පාදනය ලිටර 3 කි. සතුන්ගේ ගිරිරුත්තේ වැඩිදියුණු තාණ දරුණු යුතු වේ.

මහව�ල කළුප මට්ටමින් කියාත්මක කළ කිරී ගෙව ගොවි ක්ෂේත්‍ර පාසැල් DETI ව්‍යාපෘතිය හා සම්බන්ධ කර ගොවිපල සම්ක්ෂණය, ගොවිපල මූලික නිර්ණායක (KPI) විස්මේෂණය හා ගොවිපල නිෂ්පාදන එලදායිකාවයට බැඳුන සාධක ගොවින් විසින්ම සාකච්ඡා කර තුනා ගැනීමට ඇවස්ථාව උගාලී ඇත.

ගොවීපල සතුව තෙනු හා රනිල වගාචන් පවත්වා ගත යුතුය යන්න අවබෝධකරගත් ගොවීන් තමන් සතු හේ මහවැලි ඉඩම් තුල වැඩිදියුණු තෙනු වගා කිරීමට යොමු විය. ඒ සඳහා ගෙවත්ත, කෘෂි ඉඩම්, වාරි ඉඩම්, මහවැලි ඇල හා අනිඛත් රක්ෂිත සහ මහවැලි මහා සැලැස්මේ තෙනු වගාචන වෙන්කළ තුම් වාර්ෂික බදු පදනම මත තෙනු හා සත්ත්ව ආහාර බෝග වගාචන් පිහිටුවීමට (අක්කර  $\frac{1}{4}$ ,  $\frac{1}{2}$ , 1, 2  $\frac{1}{2}$  හේ ර්ව වැඩිය) යොදා ගැනීම.

හදුනාගත් භූමි ලබාදීම, බිම් සැකසීම, ආරක්ෂිත විදුලි වැට හා ජ්ව වැට සැකසීම, තාණ දැඩි සංස්ථාපනය, ජලසම්පාදනය ඇතුළ කාර්යයන් ගොවීන් විසින් මහවැලි දායකත්වයෙන් සිදු කරයි. අදවනවිට මහවැලි කළාපවල තාණ වගාවට ගොවීන් 3670 ක් යොමුව මූල් වගා වපසරිය අක්කර 2000 ක් ඉක්මවා තාණ වගා කිර පාත.

මහවැලි ඩී කලාපයේ බිසේපුර කොට්ඨාසයේ ප්‍රජාමූලික ආදර්ශ තාණ වගාව පැවෙන්, සෝගම හා බඩුරිග වගාවන් පිහිටු වීමට අක්කර 50 ක් හඳුනා ගෙන කිරී ගොවින් 39 කට අයකුට අක්කර 1 බැඟින් ලබාදී තාණ ආදර්ශනයක් පිහිටවා ඇත.

ව්‍යවසාධික කිරී ගෙවා ගොවිපලක් පවත්වා ගැනීමට කිරී ගෙවා ක්ෂේත්‍ර පාසලක් හා සම්බන්ධ වී කටයුතු කිරීම, ගොවිපල සඩුන්ට ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව ආහාර හා ජල ලබාදීම හා ගොවිපලට ස්ථීර තාණ වගාවත් පවත්වා ගැනීම කිරීගෙව ගොවිපලකට වැශෝත්ම කරුණකි.



වෙදා උදිතා විරසිංහ



ආර්. ලක්ෂ්මින්ත මහතා

## 27. නිවැරදි රෝග විනිශ්චය හා ප්‍රතිකාර මගින් මධ්‍යම ප්‍රමාණ ගොවිපලක තක්ලේරුයා රෝගය කාර්යකව මැඩි පැවැත්වීම

නම	-	ආර්. ලක්ෂ්මින්ත
පුදු වෙදා කාර්යාලය	-	තිස්පනේ
පළාත	-	මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

Ruby Dairy Farm (Pvt) Ltd ආයතනය මධ්‍යම පළාතේ තිස්පනේ පුදු වෙදා කොට්ඨාසයේ පිහිටි මධ්‍යම පරිමාණ කිරී ගොවිපලකි. එය 2021 වසරේ ආරම්භ කරන ලද අතර එළදෙනුන් 80 කට අධික ප්‍රමාණයක් නඩත්තු කරමින් දිනකට කිරී ලිටර 200 ක් පමණ ජාතික කිරී නිෂ්පාදනයට එකතු කරයි.

ජර්සි සහ ප්‍රීමියන් වර්ගයේ කිරී එළදෙනුන්, නැමිලියන්, කිරීදෙනුන් සහ කිරීවැරැ සතුන් ලෙස ගවාල් 03 ක නඩත්තු කෙරෙන අතර දෙනුන් මතා ගිරිර තත්ත්වයෙන් පසු වෙති.

2021 නොවැම්බර් මස සිට දෙනුන් අධික උණ, කම්මූලී ස්වාභාවය, ආහාර අරුචීය හා මුතා දුමුරු පැහැවීම යන ලක්ෂණ පෙන්වුම් කළ අතර කිනිතුල් උණ රෝගය සඳහා ප්‍රතිකාර කළද වසරක් ඇතුළත විටින් විට දෙනුන් 15 දෙනෙකු ජ්විතක්ෂයට පත්ව ඇතු.

2022 මක්තේබර් මස පුදු පර්යේෂණායතනය හා තිස්පනේ පුදු වෙදා කාර්යාලයේ මැදිහත් වීමෙන් සතුන් 80 ගේ රුධිර පරික්ෂාවන් පසු සතුන් 40 දෙනෙකුට *Theileria* ද එක් සතෙකු බැඟින් *Babesia bovis* සහ *Babesia bigemina* ද සතුන් දෙදෙනෙකුට *Babesia bigemina* සහ *Theileria* ද යන කිනිතුල්ලන් මගින් බෝටන රෝග ආසාදනය වී ඇති බවත් මරණ වලට හේතුව ඉහත රෝග බවත් තහවුරු විය.

මෙම රෝග ඉස්මතු වීමට ආතකිය හේතු විය හැකි බව රෝග ඉතිහාසය අනුව පැහැදිලි විය. ආහාර සලාක වෙනස් කිරීම ක්‍රමානුකූලව සිදුකරන ලෙසටත් කිනිතුල්ලන් මරදනයටත් උපදෙස් ගොවි මහතාට ලබා දෙන ලදී.

*Theileriosis* හා *Babesia* රෝග වලට ප්‍රතිකාර වන *Buparvaquone* හා *Imidocarb* ඔශ්ඡත ආසාදිතයින්ට ලබා දුන් අතර සතුන් ආතකියට ලක්වීමට හේතුවන සාධක ඉවත් කෙරුණු පසු මරණ වාර්තා නොවිය.

ගොවිපලට අලුතින් සතුන් එක් කරන විට ඔවුන්ගේ නිරෝගී බව බාහිරින් හා රුධිර පරික්ෂාවකින් තහවුරු කිරීම වැදගත්ය. එසේම ගරහතී අවධියේ පසුවන සතුන් ආතකියට ලක් නොවීමට කටයුතු සිදු කිරීම තුළින් රෝග ඉස්මතු වීම වලක්වා ගත හැකිය.

විසදා ගැනීමට අසිරි උගු ගැටළුකාරී තත්වයකදී පුදු විමර්ශන ආයතන හෝ පුදු පර්යේෂණ ආයතනය දැනුවත් කිරීම හරහා එම ආයතනවල රසායනාර පහසුකම් හා විශේෂයෙන් මග පෙන්වීම තුළින් කිරී ගවයින් සම්බන්ධ බොහෝ ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබෙනු ඇතු.



පි. ඩී. දහුණ්ක ජේවන්ත මහතා රෝනිය අබේස්කර මහතා

## 28. සාමූහිකත්ව තෘත්ත වගා සංවර්ධනය කිරී නිෂ්පාදන උත්තතියට භාවිතා කරමු.

ආයතනය

- වෙළඳපොල යොමු කිරී නිෂ්පාදන ව්‍යාපෘතිය (MOD)

අඛණ්ඩ කිරී නිෂ්පාදනයක් සඳහා ආහාර ප්‍රත්‍යුම්‍ය සාක්ෂියකි. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කානීම සිංචනය හරහා ඉහළ ආරයේ දෙනු ඇඟිලනය කර තිබුනු පෝෂණ ගුණය අඩු තණකොළ හේතුවෙන් මුළුන්ගේ උපරිම කිරී නිෂ්පාදනය ලැං කර ගැනීමට නොහැකිවය. බොහෝ ගොවීයන් පාර දෙපස තණකොළ කැමුම සතුවෙන් ලබා දෙන අතර ඉහළ පෝෂණ ගුණයක් සහිත දෙමුහුන් වර්ගයේ තණකොළ වගා කිරීම සිදු කරන්නේ ඉතා සුළු ගොවී මහතුන් පිරිසකි. එම හේතුවෙන් වසර පුරා සතුවෙන් දීමට පෝෂණ තාණ ප්‍රමාණය ගණනය කිරීම සිදු නොකරයි.

මොනරාගල දිස්ත්‍රික්කය තුළ සතුවෙන් සාමාන්‍ය කිරී නිෂ්පාදනය දිනකට ලිටර් 6 කට වඩා අඩු අගයක් වේ. ඒ වගේම සතුවෙන් කිරී ගන්නා කාලය ඉතා අඩු මාස ගණනක් වීම හා නැවත ගැඹු ගන්වා ඊළග පැටවා දැමුමට ඉතා දිගු කාලයක් යැමයි. එම හේතුවෙන් ගොවීන්ගේ ආදායමට ප්‍රශ්නය මිට්මට නොමැති අවුරුද්දේදේ එක් කාල සීමාවකට පමණක් සීමා වේ.

ගොලාරිඩා විශ්ව විද්‍යාලය මගින් සිදුකළ මුලික සම්ක්ෂණයට අනුව කිරී නිෂ්පාදන අඩුවීම සඳහා මුළ හේතුව ගුණත්වයෙන් අඩු ආහාර ලබාදීම සහ ප්‍රමාණවත් තරම් ගණනාත්මක ආහාර නොමැති කමයි. මෙම ගැටලුව සඳහා විසඳුමක් ලෙස එම පළාතේ කිරී කරමාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් 2020 අගෝස්තු මාසයේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රථීමයක් ලෙස රෙඩි නේපියර සහ සුපර නේපියර වැනි උසස් තත්ත්වයේ තණකොළ වර්ග හඳුන්වා දෙන ලදී.

ගොවීන් නව තාක්ෂණික ක්‍රම උපයෝගි කර ගනීමින් උසස් තත්ත්වයේ තාණ වගාව නිසි ලෙස කළමනාකරණය කර අක්කර 2-3 බැඳීන් වගා කළහ. මෙම සාමූහික ප්‍රයත්තනයේ ප්‍රථීම්ලයක් ලෙස තණකොළ වගා කිරීමේ වාසි ගොවීන් විසින් අවබෝධ කර ගත් අතර මුළුන් සතුවෙන් සම්බර ආහාර සැලාකයක් ලබා දී කිරී නිෂ්පාදනය වැඩි කර ඇත. මිට අමතරව, මුළුන් අතිරික්ත තණකොළ භාවිතා කර සයිලේංස් සාදා ගන අසල්වැසි ගොවීන්ට තාණ කැබලිද අලෙවි කර අමතර ආදායමක්ද ලබා ගෙන ඇත.

මෙම සාමූහික ප්‍රවේශයෙන් වැදගත් පාඩමක් කියා දෙනු ලබයි. එනම් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව / කිරී නිෂ්පාදන ආයතන / වෙළඳපොල යොමු කිරී නිෂ්පාදන ව්‍යාපෘතිය යන සියලු පාර්ශ්ව ඒකාබද්ධව ගොවීන් වෙත සම්බන්ධ වුවහොත් යමියම් කරනා ගොවීන්ට ඒත්තු ගැනීවීම පහසු වන බවයි. තෙපුල්ල පැහැ වෙද්‍යත්වය සමග එක්ව මෙම සාර්ථක ප්‍රතිපලය ලබා ගැනීමට කටයුතු කළහ.

මෙම තුමය අනෙකුත් ප්‍රශ්නය වලද ක්‍රියාත්මක කළ හැක. ගොවීන්ගේ මෙම උසස් තත්ත්වයේ තණකොළ වගා කිරීමේදී ආක්ලේෂණ වෙනස ඉතා කෙටි කාලයකින් සිදු කිරීමට හැකිවෙයේ මෙවැනි සාමූහික ප්‍රයත්තනයේ ප්‍රතිප්‍රේලයක් ලෙසයි.



මෙවදා එච්. දහනා



ඒ. එල්. හමේද මහතා

## 29. මි කිරී නිෂ්පාදනයෙන් සාර්ථකත්වය කරා

නම :- ඒ. එල්. හමේද මහතා

පුදු මෙවදා කාර්යාලය :- අධ්‍යිකාල්‍යවේන

පළාත - තැගෙනහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

තැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ අධ්‍යිකාල්‍යවේන පුද්ගල මුදවන ලද මි කිරී නිෂ්පාදනයෙහිලා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. ඒ අතරින්ද මි කිරී නිෂ්පාදකයෙකු වශයෙන් ඒ. එල්. හමේද මහතාට හිමි වන්නේ සුවිශ්‍යී සේවානයකි.

හමේද මහතා මි කිරී නිෂ්පාදනයට අවතිරණ වූ මුල් කාලයේ ඔහු මුහුණ පැ ප්‍රධානතම ගැටළුව වූයේ කිරී ප්‍රමාණවත් පරිදි නොමිදුමයි. නමුත් පුද්ගලයේ පුදු මෙවදාවරයාගෙන් ලද උපදෙස් අනුව මුහුණ් හාවතා කළ විට භාදින් මිදුණු කිරී ලබාගැනීමට ඔහුට හැකිවිය. ප්‍රමාණවත් තරම මි කිරී නොමැති අවස්ථාවලදී එළකිරීද එකතු කොට මුදවපු කිරී නිෂ්පාදනය කළ නමුත්, එවිට එහි රසයේ සහ තත්ත්වයේ කුළු පෙනෙන වෙනසක් සිදුවූ බැවින් අලෙවිය දුෂ්කර විය. මුදවපු කිරී නිෂ්පාදනය සඳහා එළකිරී වලට වඩා මි කිරී සුදුසු බව වටහාගත් ඔහු මි කිරී වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා තම මි ගව ගොවිපල වැඩිදියුණු කළේය.

බොහෝ බාධක මැඩිගෙන මුදවන ලද මි කිරී නිෂ්පාදනය තම ප්‍රධාන ව්‍යාපාරය කරගත් හමේද මහතා තම සාර්ථකත්වයේ රහස ලෙස දකින්නේ කිරී උණු කිරීමෙන් පසු, යොදය ඉවත් නොකර මුහුණ් මිගු කර කාමර උණ්ණක්වයේ මැදීමට සැලැස්වීමයි. එවිට මුදවපු කිරී මත රැඳෙන සන යොදය ඉතා රසවත් වන අතර ඒ නිසාම තම මි කිරී සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව ඔහු පවසයි. මුදවපු කිරී නිෂ්පාදනය සඳහා ජ්ලාස්ටික් හාජන වෙනුවට මැරි මුට්ටි හාවතියද, ගැස් වෙනුවට දර ලිප හාවතියෙන් කිරී උණු කිරීමද නිසා මුදවන ලද මි කිරී වල රසය සහ සුවඳ තවත් වැඩි වන අතර, වඩා වඩාත් වෙළදපොලේ ප්‍රවලිත වීමෙහි ලා මෙම කරුණු ඉවහල් වන බව ඔහුගේ විශ්වාසයි.

තමා මෙන්ම මුහුණ් නිවැරදි ලෙස හාවතා කරමින් නිෂ්පාදනයෙහි තිරත වුවහොත් මුදවපු මි කිරී නිෂ්පාදනය තුළින් කිරී ගොවීන්ට ඉතා භාදා ආදායමක් ලබාගත හැකි බව පවසන හමේද මහතා, තමාට සැම විටම සහාය වූ සහ ගැටළු නිරාකරණයට උපකාරී වූ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවාව නිරතුරුව අගය කරයි.



වෙළඳා එන්.එස්.එස්. පෙරේරා ඒ.එම් ජවතුල්ලා මහතා

### 30. මනා කිරී ගව පාලනය තුළින් ඉහල කිරී නිෂ්පාදනය සහ අපද්‍රව්‍ය කාර්සක්ෂම කළමනාකරණය

නම	-	ඒ. එම් ජවතුල්ලා මයා
පුදු වෙළඳා කාර්යාලය	-	තඹිලගමුව
පළාත	-	නැගෙනහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

ඒ.එම් ජවතුල්ලා මහතා තඹිලගමුව පුදු වෙළඳා කොට්ඨාසයේ දිරීසකාලීනව සාම්ප්‍රදායික කිරී ගව පාලනයේ යෙදුන ගොවී මහතෙකු වේ.

තඹිලගමුව පුදු වෙළඳා කාර්යාලයේ කාර්යය මණ්ඩලය ඔහුගේ කිරී ගව පල අධික්ෂණය කිරීමෙන් පසු එහි ගැටළු කිහිපයක් හඳුනා ගනු ලැබේය. ආරක්ෂිත ගව ගාලක් නොමැති වීම, තාණ භූමි සතුන් සඳහා ප්‍රමාණවත් නොවීම, කිරී නිෂ්පාදනය අඩුවීමට ප්‍රධාන වූ ගැටළු ලෙස ඔවුන් හඳුනා ගන්නා ලදී. මේ හේතුවෙන් ගොවී මහතාගේ ආදායම අඩුවූ අතර ඔහුට ආර්ථික ප්‍රශ්න රසකට මූහුණ දෙන්නට සිදු විණි. අඩු ආදායම, ජ්වන වියදම ඉහළ යාම, සත්ත්ව ආහාර මිල ඉහළයාම ඔහුගේ ආර්ථික ප්‍රශ්න වලට හේතු විණි.

පුදු වෙළඳා කාර්යය මණ්ඩලය ඔහුගේ ගොට්ඨලෙහි ගැටළු නිරීක්ෂණය කොට ඒ සඳහා කුමාණුකුලව විසඳුම් ලබා දෙන ලදී. ප්‍රථමයෙන්ම ගොට්ඨලෙහි නිසරු සතුන් ඉවත් කිරීමට උපදෙස් හා තාක්ෂණික සහාය ලබාදීම සිදු කෙරිණි. ප්‍රසුව ඔහුගේ ගොට්ඨලෙහි ගව ගාල කුමාණුකුලව සකස් කර ගැනීමට ආධාර හා තාක්ෂණික දැනුම ලබා දෙන ලදී. අනතුරුව අක්කර 02 ක් පමණ වන ඔහුගේ ගොට්ඨල භූමියේ නව තාණ වර්ග වගා කිරීමට දීරීමත් කර එහි CO3, CO4 හා සුපර් තේපියර් වගා කරන ලදී. සයිලේජ් නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දී ගොට්ඨල තුළ බැරල් හා විතයෙන් සයිලේජ් නිෂ්පාදනය කිරීම තුළින් ගොට්ඨල තුළ ආහාර සුරක්ෂිතතාවය හා සුලහතාවය ඇති කෙරිණි.

රු. 4,500 ත් රු. 5,000 අතර මාසික ආදායමක් ලබමින් සිටි ඔහුගේ ගොට්ඨල මනා කළමනාකරණයෙන් යුතු කිරී ගව පාලනය නිසා මාසික කිරී නිෂ්පාදනය ලිටර් 900 දක්වා ඉහල ගිය අතර එයින් මාසික ආදායම මේ වන විට රු. 80,000 ත් 90,000 ඉක්මවා ලබා ගනු ලබයි. ගොම හා අනෙකුත් ගොට්ඨල අපද්‍රව්‍ය හා විතයෙන් මෙම ගොට්ඨලෙහි ජ්ව වායු නිෂ්පාදනය සිදු කෙරෙන අතර එයින් මේ වන විට නිවාස දෙකකට ප්‍රමාණවත් ජ්ව වායු ලබා දෙනු ලබයි. එයින් නිවසේ විදුලි බලා අවම කර ගැනීම ඔහුගේ මීලග බලා පොරෝත්තුව වන අතර මේ වන විට ඔහුගේ LP ගැස් සඳහා යන වියදම මුළුමනින්ම ඉතිරි වී තිබේ. මෙම ගොට්ඨල තුළ කාබනික පොහොර මසකට කිලෝ 700 පමණ නිෂ්පාදනය වන අතර එය ඔහුගේ ගොට්ඨල හා තාණ වගාව සාරවත් කර ගැනීමට යොදා ගනී. මෙමගින් රසායනික පොහොර සඳහා ඔහුට මසකට වියදම කිරීමට සිදුවනරු. 25,000 පමණ මුදල ඉතිරි වන අතර අනාගතයේදී කාබනික පොහොර වෙළදපලට නිකුත් කිරීමට ද අදහස් කෙරේ.

කුමාණුකුල පාලනයක් සහ මනා අධික්ෂණයක් යටතේ කිරී ගොට්ඨල නඩත්තු කිරීම තුළින්, ගොට්ඨලෙහි ඉහත ගුණාත්මකභාවයක්, ඉහල නිෂ්පාදනයක් හා වැඩි ආදායමක් උපයා ගත හැක. එමගින් මනා ජ්වන මට්ටමකින් යුතු සාර්ථක කිරී ගොවී ව්‍යවසායකයෙකු බිජි වේ.



වෙදුණ ඩී.එෂ්. ගමගේ

(කිරිගත සංචාරයන)



ආර්.සී. අමරසිංහ මහතා

### 31. කිරි ගොවියාගේ උන්නතිය සඳහා ව්‍යවසායක දායකත්වය

නම	-	ආර්. සී. අමරසිංහ මයා
ආයතනය	-	රුහුණු ලංකා බේරිස් පුද්ගලික සමාගම
පළාත	-	බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

ආර්. සී. අමරසිංහ මහතා මූල්‍ය ආයතනයක ප්‍රධානීයෙකු ලෙස ව්‍යාපාර කේෂ්ටුයට පිවිසි නමුත් කිරි කරමාන්තය කෙරෙහි විශේෂ ලැදියාවක් හැමවිටම පැවතින. ඔහු ගේ සීයා මෙම පුදේශයේ සිටි ප්‍රධාන පෙලේ කිරි ගෙ පටිරි පාලකයෙක් විම තුළින් ලද ආහාරයද, සත්ත්ව පාලනයේ තියුණු ගොවිමහත්තේ ඇසුර නිරන්තරයෙන් ලබුන අතර 2018 වසරේ සිට ඔවුන් පිළිබඳ අධ්‍යනය කර ඇති. ගොවින් සත්ත්ව පාලනයට කරන ලද කැපකිරීමට සාපේක්ෂව උපයන මුදල අඩවුවද වෙනත් කරමාන්තයක් කිරීමට උගත්කමක් හෝ ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නොමැති බැවින් කිරි කරමාන්තයේ රැදෙන බවද මේ නිසාම දෙවනි පරම්පරාව වෙනත් රැකියා සඳහා යොමුවන බවද පසක්ව ඇති. ඔහු සිටින පාදක්ක පුදේශය, හොමාගම, හොරණ, ඉංගිරිය වැනි පුදේශවලට මායීමට පවතින අතර එහි තවමත් සත්ත්ව පාලනයට සුදුසු පරිසරයක් හා නිෂ්පාදන ධාරිතාව වැඩි සතුන් දක්නට ලැබේන. නමුත් ගොවින්ගේ කිරි සඳහා ප්‍රමාණවත් මුදලක් නොලබුන අතර ඒ සඳහා බලපෑමක් කිරීමට වෙනත් ආයතනයක් හෝ නොතිබේනි. කෙතරම් විභවයක් තිබුණ ද නිසි ආදායමක් නොමැති නිසා ගොවින් කුම කුමයෙන් සත්ත්වපාලනයෙන් ඉවත්වෙමින් පැවතින්නව හෙතෙම අවබෝධකර ගන්නා ලදී.

අරඹ නාගරික පරිසරය, වෙනත් කරමාන්ත ගාලා පැවතීම, යටි තල පහසුකම් ප්‍රමාණවත්වීම හා කොළඹ දිස්ත්‍රික්කයට අයත්වීම නිසා නව නිෂ්පාදනයක් සඳහා වෙළදපොල සොයාගැනීම අපහසු නොවන බව වටහා ගත් ඔහු සාධාරණ මුදලක් දී කිරි ගොවින් දිරීමත් කර උසස් තත්ත්වයේ කිරි ලබාගෙන ඉහළ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන වෙළදපොලට හඳුන්වා දී වැඩි ලාභයක් ලැබේමේ අරමුණින් 2020/03/13 දින "රුහුණු ලංකා බේරිස් පුද්ගලික සමාගම" ආරම්භක කර ඇති. ආරම්භයේදී නිෂ්පාදන වියදම නොසලකා හැර පුදේශයේ පැවති මිල අභිජාව වැඩි මිලට ඉහළ ප්‍රමිතියෙන් යුතු කිරි ලබාගැනීම, ඉහළම ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍ය හාවතා කිරීම, සියලුම නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිතව සිදුකිරීමත් නිසා "රුහුණු" සත්ත්වාමයට කෙටිකළකින් වෙළදපොල ජයගැනීමට හැකිවිය. නිෂ්පාදනවල තත්ත්ව පරික්ෂාවන් මගින් මෙයසනාථකර ඇති. යෝගටි කළේවිලින් අරණා සේවයෙශ්‍යාරක්ෂිත පානය, මේකිරි හා එළඟිතෙල් දක්වා නිෂ්පාදන කේෂ්ටුය මේ වන විට පුළුල්වී ඇති අතර කළතර ,කොළඹ ගම්පහ, රත්නපුර හා අනුරාධපුර පුදේශ දක්වාම නිෂ්පාදන ව්‍යාප්තවී ඇති.

මෙම කරමාන්ත ගාලාව නිසා කිරි සඳහා තරගකාරිත්වයක් ඇති වූ අතර ගොවින් සඳහා වර්ථමානයේ රු: 150/- ක ස්ථාවර මිලක් සකස් කර ඇති. ඒ තුළින් දැන් ගොවින්ට හොඳ මිලක් ලැබෙන අතර පසු බැසිමකට ලක්ව සිටි සත්ත්ව පාලනයට අතදීමට හැකිවීමෙන් ඔහු ලද ජයග්‍රහණයකි. මෙම කරමාන්ත ගාලාව නිසා ගොවි පැවුල්වලට අමතරව පවුල් 20 පමණ සාපුවම යැපෙන අතර වතුව සත්ත්ව ආහාර සපයන්නන් වෙනත් වෙළදපොල සම්බන්ධ ආයතන රාඛියක් සමග සම්බන්ධව ඇති. ආරම්භයේ සිටම ඉහළ ප්‍රමිතිය හා සෞඛ්‍යාරක්ෂිත බවට අවධානයක් දෙමින් ගුණාත්මක බවින් හා රසයකින් වැඩි නිෂ්පාදන පාරිභෝගිකයන්ට ලබාදීමට අපට හැකියාව ලැබේ ඇති මෙම ආයතනය ප්‍රමිතිය අඛණ්ඩව පවත්වා ගැනීමත් නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමත් මගින් වැඩි ලාභයක් උපයා ගැනීම "රුහුණු" නිෂ්පාදනවල අරමුණ වී ඇති. මෙය ව්‍යවසායක ඔබට කදිම ආදර්ශයකි.



වෛද්‍ය කේ. කුලේස්වර් කමාර් ජී.ඩ්වි.ඩ්මි. ඇනවති මිය. බඩ්.ඩ්මි. සූරසේන මහතා

### 32. මනා ගොවිපල කළමන්‍යකරණය ආදායම වැඩි කරයි.

- |       |   |                                  |
|-------|---|----------------------------------|
| නම    | - | ආච්‍රි. ඩ්මි. සූරසේන මයා         |
| ආයතනය | - | බෙවිප්‍රා (Devpro Guarantee Ltd) |

සූරසේන මහතා විශ්‍රාමික හමුදා නිලධාරී මහතෙකු වන අතර විශ්‍රාම යාමෙන් පසු ස්වයං රුකියාවක තියැලීමේ අවශ්‍යතාවය තදින්ම දැනුවතු කෙනෙකි. ඒ අනුව 2019 වසරේ එක් කිරී එළදෙනෙකු සමග කිරී එළ දෙනුන් පාලනය ආරම්භ කළ අතර, දිනකට කිරී ලිටර් 4ක් ලබා ගන්නා ලදී. පාරම්පරික ගව පාලනයේ තියුණු සූරසේන මහතා තවත් එළ ගෙයින් 2 ක් මිලදී ගන්නා ලදී. නමුත් නිවැරදිව තාක්ෂණික දැනුමක් හා කුසලතාවයක් නොතිබීම නිසා තම කාලය හා ගුම්ය දායක කළද අපේක්ෂිත තිෂ්පාදනයක් හා ආදායමක් නොලැබේමත්, ලද ආදායම තම ප්‍රාග්‍රෑම් අවශ්‍යතා සපුරා ගැනීමට කොහොත්ම ප්‍රමාණවත් නොවේය.

පසුව EGSD ව්‍යාපෘතිය හා කන්දකැටිය පැඟ වෛද්‍ය කාර්යාලයේ මැදිහත්වීම මගින් සූරසේන මහතාගේ ගොවිපල තත්‍ය කාර්ය සාධනයකට ලක් කරන ලදී. එහිදී එම ගොවිපල සතු ගැටළ හා අවශ්‍යතා මනාව හඳුනාගන්නා ලදී. සතුන්ට ප්‍රමාණවත් ගුණාත්මක තාණ නොලැබේමත්, ඒ අනුව සතුන්ගේ ගරීර සකන්ධ ද්රේශකය 2.5 ට අඩු මට්ටමක පැවතීමත් නිසා කිරී තිෂ්පාදනය අඩු මට්ටමක පවතින බවට සෞයාගෙන ඇත. කන්දකැටිය ප්‍රදේශය වියලි කාලවලදී තත්ත්වය උග්‍ර අතට පත්වන අතර, ජලය සතුන්ට ලබනිමේ අවශ්‍යතාවය සම්බන්ධව ගොවී මහතා තුළ අවබෝධයක් නොතිබුණි.

පසුව EGSD ව්‍යාපෘතිය හා උග්‍ර පළාත් සත්ත්ව තිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව සූරසේන මහතා පියවරෙන් පියවර වර්තමාන සාර්ථකත්වය දක්වා රැගෙනවින් ඇත. මේ වන විට සම්පූර්ණ ගැහැණු සතුන් 7 දෙනෙකු සිටින අතර, මාසික තිෂ්පාදනය ලිටර් 1263 ක් හා මාසික ආදායම රුපියල් 267,875 ලබන අතර ඒ සඳහා අගය වැඩිකළ කිරී ආසිත තිෂ්පාදන ලෙස කිරී වොගි තිෂ්පාදන කරන අතර, කාබනික පොහොර ලෙස ගොම් අලෙවී කිරීමද ඇතුළත් වෙයි.

මේ වන විට සයිලේෂ තිෂ්පාදන කරන අතර, ගවගාල සතුන්ට සූව පහසුව සළසන ආකාරයට ත්වීකරණය කරන ලද අතර, මේ වන විට දෙනික සතුකුගේ කිරී තිෂ්පාදනය ලිටර් 14 දක්වා ඉහළ ගොස් ඇත. කිරී තිෂ්පාදන සතුන්ගේ ප්‍රතිශතය 30% වන අතර, උපත් දෙකක් අතර පරතරය මාස 14 ක් වන අතර, ගරීර ස්කන්ධ ද්රේශකය 3.0 දක්වා ඉහළ ගොස් ඇත.

තම විශ්‍රාම කාලය ඉතාමත් කැපවීමෙන් හා උනන්දුවෙන් අනෙකුත් ආයතන වල සහයෝගයද සහිතව කටයුතු කිරීම නිසා, අතම්ම සරුකර ගත හැකි බව සූරසේන මහතාගේ කථාවෙන් පැහැදිලි වෙයි.

## **National Dairy Symposium**

**Chairman - Organizing Committee : Dr. A.G. Liyanagamage**

### **1. Articles Collection Committee**

1. Dr. Bhagya Wickramasooriya - Extension Specialist (**Chairman**)
2. Dr. U.D. Ramanayake - Deputy Director ( Animal Breeding)
3. Dr. Dulip Abeykoon - Veterinary Surgeon
4. Dr. P.G. R. L. Bandara - Veterinary Surgeon
5. Dr. Anushka Lenagala - Veterinary Surgeon
6. Dr. Udari Dunuwila - Veterinary Surgeon
7. Mrs. D.K.P.D. Dassanayake- Development Officer
8. Mrs. H.P.G.K. Siriwardena - Development Officer

### **2. Reviewing Committee**

1. Dr. U.L.P. Mangalika - Additional Director General (Livestock Development) (**Chairman**)
2. Dr. P.S. Fernando - Director ( Livestock Planning & Economics)
3. Dr. N. Priyankarage - Registrar of Animal Feed
4. Dr. B.M.M. Ekanayake - Animal Breeding Specialist
5. Dr. Bhagya Wickramasooriya - Extension Specialist
6. Dr. L.M.P. Wijemanna - Public Health Specialist
7. Dr. N.D.S. Dissanayake - Principal Scientist (Immunology & Parasitology), HOD (Parasitology)
8. Dr. W.M.P.B. Weerasinghe - Principal Scientist (Ruminant Nutrition & Pasture), HOD (Pasture Research)
9. Dr. Sumathy Puvanendiran- Principal Scientist (Virology) , HOD (Animal Virus Laboratory)
10. Dr. J.K.H. Ubeyrathna -Deputy Director(Technical Service, HOD (Central Veterinary Investigation Center)
11. Dr. G.D.N. Kumarasinghe - Veterinary Surgeon, Animal Health Division
12. Dr. M.B.D.D Lakmali - Animal Breeding Specialist, HOD (Animal Breeding)
13. Dr. A. P.D.G. Pathirana - Specialist (Dairy Technology), HOD (Dairy Technology Laboratory)
14. Dr. G.I. Shalika Perera - Deputy Director (Veterinary Research)
15. Dr. Nilukshi Liyanagunawardhana - Veterinary Research Officer
16. Dr. U.D. Ramanayake - Deputy Director ( Animal Breeding)
17. Dr. Duleep Abeykoon -Veterinary Surgeon
18. Dr. Anushka Lenagala - Veterinary Surgeon
19. Mr. K.K.J.S. De Alwis - Livestock Officer
20. Mrs. Subhani Kaluarachchi - Livestock Officer

### **3. Media & Publication Committee**

1. Mr. T.R.M.A.M. Rathnayake - Chief Agronomist (**Chairman**)
2. Dr. Uditha Wijesinghe - Deputy Director (Human Resource Development)
3. Mrs. Premani Abeykoon - Officer in Charge (Livestock Knowledge Center)
4. Dr. K.M.S.G. Weerasooriya - Veterinary Research Officer

5. Mr. W.G. Wijesooriya - Livestock Promotion Officer
6. Mrs. B.W.B.N.Nilanthi - Livestock Development Officer
7. Mr. I.C. Samarakoon - Development officer
8. Mr. Pubudu Alawathukotuwa - Development Officer
9. Mrs. H.P.G.K. Siriwardana - Development Officer

#### **4. Invitation Committee**

1. Dr. B.M.M. Ekanayake - Animal Breeding Specialist (**Chairman**)
2. Dr. P. Kumarawadu-Veterinary Surgeon
3. Mrs. Subhani Kaluarachchi - Livestock Officer
4. Mrs. Devika Chandrasiri - Development Officer
5. Mrs. H. W. S. Shehani Poornima - Livestock Development Officer

#### **5. Session Organizing and Hotel Arrengment Committee**


1. Dr. M.D.N. Jayaweera - Additional Director General (Animal Health) (**Chairman**)
2. Dr. I.M.Y.N. Gunawardana - Officer in Charge (Institute of Continuing Education)
3. Dr. L.M.P. Wijemanna - Public Health Specialist
4. Dr. M.A.R. Priyantha - Principal Scientist(Bacteriology & Pathology ),HOD-Bacteriology, HOD-Pathology
5. Dr. S.S. Iddamaldeniya - Deputy Director (Research)
6. Dr. S.A. Achala Samarasundara - Deputy Director( Livestock Planning & Economics)
7. Dr. S. H. M. Madubhashini - Veterinary Surgeon
8. Mrs. Jamuna Ekanayaka - Development Officer
9. Mrs. Harshi Dayarathna - Development Officer

#### **6. Poster Committee**

1. Dr. BhagyaWickramasooriya –Extension Specialist- Chairman
2. Dr. Devika Lakmali-Head/ Animal Breeding division -VRI
3. Dr. Nilukshi Liyanagunawardena-Veterinary Research Officer
4. Dr. Gayani Weerasooririy- Veterinary Research Officer
5. Dr. P.G. Ruwanthi Bandara – Veterinary Surgeon
6. Dr. Anushka Lenagala – Veterinary Surgeon
7. Dr. Udari Dunuwila-Veterinary Surgeon
8. Mr. D.I.P. Premathilake - Development Officer
9. Mr. Pubudu Alawathukotuwa – Development Officer
10. Mr. Kosala Amarasinghe- Development Officer

#### **Translators**

1. Mr. S. Mohamed Suwai - Translator - DAPH
2. Dr. Komathy Maheswaran - Veterinary Surgeon
3. Dr. Kirubanandakumaran - Government Veterinary Surgeon -Cheddikulam, Northern Province



## **Sri Lanka Dairy Excellence Training Initiative Project**

**Supported by Ministry of Foreign Affairs and Trade , New Zealand**

**Department of Animal Production and Health  
P.O Box 13  
Gatambe, Peradeniya.**